

දෙමොව ජය ගෙනෙන

විරයය

පට අංක 40



දෙමොව ජය ගෙනෙන විරයය එවිනිය රුහුණු යුතුව නිස් දෙන පිළිබඳ දැනු උග්‍රය...

ශ්‍රී ලංකා වර්ෂ 2562

ව්‍යවහාර වර්ෂ 2018

ප්‍රකාශන, ප්‍රසාද ප්‍රකාශන, මාරුගු



කොසිඩ් තුවර

රත්න ද්‍රව්‍ය දේශ කළ හික්ෂුන්ගේ
කරු වස්තුව

පට අංක 12

සංඛ්‍යා සූදාය

පට අංක 20

තිර්මාණ ඉස්වීම

පට අංක 49

සෙනෙහෙබර

ආමන්ත්‍රණය

පට අංක 24

වන්තුපරි ජාතකය

පට අංක 33

විරයේ ආචිංස


පට අංක 51



— ❁ —

මහා කාරුඩ්බික වූ ප්‍රයුෂෙන් අග්‍රේෂ්වර වූ සිය+ දෙණි නිසුන් හට
සීමුක්තියේ මාර්ගය සීවර කළ ශ්‍රීමත් සුගත තථාගත ගෝතම ස■මා
ස■ඩිකු රජාණාන් වහන්සේට අපගේ නමස්කාරය ලේඛා එ

— ❁ —



මහමෙවිනාව භාවනා අසපු සංචිතයේත්, ශ්‍රද්ධා මාධ්‍ය පාලයේත්
නිර්මාතාවිර සහ ප්‍රධාන අනුගාසක
අතිපූජතීය කිරිබත්ගොඩ කුණානන්ද ස්වාමීන් වහන්සේ.

— තුළ —

ශ්‍රද්ධා අධ්‍යාපන ගිෂ්වත්ව පුණුස ව්‍යාපාතිය සඳහා සෙනෙහසින්
අවවාද අනුගාසනා කරමින් අප හට නිරතුරු මග පෙන්වන
අපගේ ගුරුදේශ්වර්තම කළයාණුම්තු
පින්වත් මෙකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !

ශ්‍රද්ධා රුපවාහිනීය
369, හේවාගම, කඩුවෙල.
දුරකථන : 0112 571 471
ගැක්ස් : 0112 548 400
ඊ මෙල් : info@shraddha.lk
වෙබ් : www.shraddha.lk



අභේක දැක් කමිකටොලු මදා
 උපයක් මුදල් තුවු සිතින් ම
 පිචිනය ජ්‍යෙ ගස්නට වෙර දුරන
 දැයේ දි දිරෝවන්ට
 මහන් සෙබෙහසින් දැයා කරන
 දැයාබර කැපකර මවිපියවරදන් සියලු දෙනා ද
 අභේක දැක් කමිකටොලු මදා
 ගුණයෙන් ඩුවතින් පිරිපුන් අනාගතයකට
 පෙරමා තහන ගුද්ධා අධිකාපන දිෂ්‍යන්වලන්
 පින්වත් දුරටත් සියලු දෙනා ද
 හිදුක් වෙන්වා ! ඩිරෝ වෙන්වා ! සුවපන් වෙන්වා !
 දුර්ලභව ඔදු මීඩ් පිචිනය
 හිමවන්නට මත්තෙන් ඉනා සුවසේ ම
 උනුම් වතුරාස්‍ය සනා ධර්මය අවබෝධ කොට
 මේ දුක්ඩා සසර ගම්බින්
 හිදුහස් විමෝ වාසනාව ගබන්වා !

අල්දෙනියේ සුබෝධ ස්වාමීන් වහන්සේ.
ව්‍යවහාරක වර්ෂ 2018ක් වූ අප්‍රේල් මස 03 වැනි දින දී ය.

නමෝ බුද්ධාය !!!

දායාබර දුවේ, පුතේ,

අපි කවුරුත් ආදරයෙන් සරණ ගියපු සම්මා සම්බුද්‍රජාතාන් වහන්සේගේ පිරිනිවන්පෑමෙන් පසුව අවුරුදු 2562ක් ගත ව උද වන වෙසක් පුන් පොහොය යි මේ ව්‍යුහයෙන්නේ. ද්‍රව්‍යින් ද්‍රව්‍ය අපි සම්බුද්‍රජාතාන් වහන්සේ ප්‍රවමාන ව වැඩ සිටි සුන්දර යුගයෙන් ඇත් වෙනවා. නමුත්... කාල පරාසය ලෙසින් සලකා බලද්දී ඇත් වනවා වුණත්, සම්බුද්‍රජාතාන් වහන්සේගෙන් ඇත් නො වී වාසය කරන්න තවම අපට පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ මුළුමහත් ලොවට කරැණාවෙන්, අනුකම්පාවෙන් දේශනා කොට ව්‍යුහ උතුම සද්ධීර්මය පුරුදු පුහුණු කරමින් ගුණධර්ම දියුණු කිරීම යි වියට කළ යුත්තේ. දුවේ පුතේ, ඔබන් අපන් උපතින් ම, සම්බුද්‍රජාතාන් වහන්සේගේ දහම සුරක්ෂිත කළ ලක්දිව වැසියන් වූ නිසා ගුණදහම් වැඩෙමින් ගාස්තාන් වහන්සේට සම්ප වන්නට අප හැමෝටම පුදුමාකාර වාසනාවක් උරුම වුණා. අප ධර්මය ම පුරුදු කරනවා නම්, සම්බුද්‍රජාතාන් වහන්සේගේ වචනයට කිකරු ව යහපත් දේ ම කරනවා නම් උන්වහන්සේගෙන් අප ඇත් කරන්නට මේ දෙවි මිනිස් ලෝකයේ කිසිවෙකුට හැකි නොවන ආකාරයෙන් සැබෑ ම බුද්ධ ගාවකයන් වන්නට පුළුවනි. “අපි බොද්ධ” කියා හඩ නගා කිමෙන් විය සිදු වන්නේ නැහැ. මේ උතුම් සරණ ධර්මය, ප්‍රතිපත්ති තුළින් රැක ගත යුතු මහානීය උරුමයක්.

පසුගිය මාර්තු මාසයේ අපේ රැවේ පුදේශ කිතිපයක ජන වර්ග දෙකාටසක් අතර ප්‍රවත්ත්බිකාරී හැසිරීම් සිදු වූ ආකාරය වාර්තා

වුණා. ඔබ සියලු දෙනා ම ඒ ගෙන අසන්නට, දකින්නට ඇති. ඇතැම් විට ඒ ඔබ වාසය කරන ප්‍රදේශ ම වන්නටත් ඇති. දුවේ ප්‍රතේ, ජාතිය වෙනුවෙන් කියා සිදුකළත්... ආගම වෙනුවෙන් කියා සිදු කළත්... අන්‍යායන් තුළ බිය තැකිගැනීම උපදුවමින්, දේපළ නිවාස සහ විටනා මිනිස් ජීවිත හානි කරමින්, තරහ වෛරය පැලිගැනීම මූල් කරගෙන කටයුතු කිරීම කිසිසේත් ම සම්බුද්‍රරජාතාන් වහන්සේ අනුදෙන වදාල මාර්ගය නොවෙයි. විවැනි දේ කරන්නට කරන්නට සිදු වන්නේ අප සම්බුද්‍රරජාතාන් වහන්සේගේ ග්‍රාවකයන් කියා කියන්නට නුසුදුස්සන් වීම පමණයි.

පින්වත් දුරුවති අප ඉතා අවධිමත්ව මේ ප්‍රශ්න ගැටු දෙස බැලිය යුතුයි. අපගේ වරද අපගේ වරද ලෙසත් ඔවුන්ගේ වරද ඔවුන්ගේ වරද ලෙසත් අප දැකිය යුතුයි. අපගේ ග්‍රේෂ්ඨ ඉතිහාසය, අපගේ උරුමය පැළඳව අප සංසිද්ධීමෙන් යුතුව කළුපනා කොට අසහාය සාම සංදේශය ගෙන කියවෙන ඒ සොයුරු බුද්ධ ගාසනය ලොව අනාගත පරපුරට සුරක්ෂිත කොට තැකීමේ උත්තරීතර වගකීම අප සතු බව සිහි කළ යුතුයි.

අප තුම ඇති දුර්වලතා හඳුනාගෙන ඒ අවගුණයන් ඉතා ඉක්මනීම දුරුකරගනීමු. අසම්මිකම් බැහැර කොට උත්සාහ වීරයයෙන් යුතුව ස්වේච්ඡාහයයෙන් නැඟී සිටීමේ අයය, විටනාකම තේරුම් ගනීමු. විවිට අපට අතිතයෙන් උරුම වූ ග්‍රේෂ්ඨ ලාභය අනාගතය වෙත දායාද කිරීමට හැකි වනු නොඅනුමානයි.

මේ විළුණින උතුම් වෙසක් පුන් පොනේ දිනයේ පිරිපුන් ගුණුදහමින් ජීවිතය සොයුරුතම පයගුහනායන් කරා ගෙන යමින් සැබෑ ම සම්බුද්‍ර ග්‍රාවකයන් වන්නට, උතුම් සරණ ධර්මය පණ මෙන්

රැක ගන්නට ඔබත් අධිජ්‍යාන කර ගන්න. කාලයෙන් ඇතට යන්නට සිදු වුව ද ගුණයෙන් අපගේ ගාස්තුන් වහන්සේ වෙත සම්ප වන්නට ඔබට තෙරැවහෙළ ආක්රෑවාදය වේවා!!!


තෙරැවන් සරණය!

මෙයට,
ගෝතම බුද්‍යසුන තුළ
මෙත් සිතින්,
පූජා අලදෙනීයේ සුබෝධි ස්වාමීන් වහන්සේ.
ගරු අනුගාසක - ගුද්ධා මාධ්‍ය පාලය.

පූරුණ

01. කොස්ඩික නුවර රණ්ඩු දුබර කළ හික්ෂ්න්ගේ කටා වස්තුව	12
02. සංඛ්‍යා සුතුය	20
03. සෙනෙහෙබර ආමන්තුතාය	24
04. වණ්තුපථ පාතකය	33
05. දෙලොව ජය ගෙනෙන වීරයය	40
06. නිර්මාණ ඉස්විව	49
07. පිරිනේ ආනිගෝස	51






අමා දුම්රිය වැහෙන විස්තරාර්ථ

ඩල්ල පොදු

(යමක වර්ගය)

පූජ්‍යපාද කිරඛන්ගොඩ කුදාණානන්ද
ස්වාමීන් වහන්සේ



ହେଠାକୁ ମାତ୍ର ଏହି ପରିଚୟ ଯେ ମହାତ୍ମା ଗାନ୍ଧିଙ୍କ ଜୀବନକୁ କିମ୍ବା ପରିଚୟ କରିବାକୁ ପାଇଁ ଆବଶ୍ୟକ ହେଲା.

නමෝ තස්ස හගවතෝ අරහතෝ සම්මාසම්පූද්ධසස
ඒ හැඳවත් අරහත සම්මාසම්පූද්ධත්ව වහනයේ තමයිගාර වේවා!

කොසිඩ නුවර රණ්ඩු දැබර කළ හික්ෂුන්ගේ කථා වස්තුව

“රණ්ඩු දැබරවලින් වැනයෙන්නේ ඒ උදුවිය ම බව බොහෝ දෙනෙක් දුන්නේ නැහැ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වත්තේ වතුරාර්ය සත්‍ය ධර්මය කියා දීම පිණිස යි. ඒ වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසා ම යි අපි සියලු දෙනාටම මේ ඉපදෙන මැරේදන සංසාරයෙන් විතෙර වෙන්නට බැරිව සිරින්නේ. වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සියලු දෙනා ම සතර අපායෙන් තිදුනස් වෙලා නැහැ. ඒ නිසා ඒ අනතුර වතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නැමේව්ට ම තියෙනවා. මේ හායානක සංසාරයෙන් විතෙර කරවන ධර්මය බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක සත්වයා හට කියා දෙන කොට බුද්ධිමත් මිහිසුන් විතරක් ඒ ධර්මයට අනුමිකන් දෙනවා. ඒ ධර්මයෙහි හැසිරෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්නවා. සතර අපායෙන් තිදුනස් වෙනවා. සංසාරයෙන් විතෙර වෙනවා. නමුත් බුද්ධිමත් නැති කෙනා කොතරම් පිරිසිදු අදහසින් පැවැදි වුණත්, බුද්ධිමත් නැතිකම නිසාම ඒ මූලික අරමුණෙන් බැහැර වෙනවා. ලාභසත්කාර කිරීත් ප්‍රජාසාවලට හසුවෙනවා. සමාජ තත්ත්වය ලබාගැනීමේ ආකාවන් නොමග යනවා. අන්තිමේ ද ඔවුන්ට වතුරාර්ය සත්‍ය ධර්මය ම යි ඇතිමි වෙන්නේ.

ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රවානව වැඩසිටින කාලේදින් වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අදහසින් පැවැදි වූ පිරිස අතරේ එය කොටස් දෙකම නිරියා. තමා තමන් ම පිළිසරණ කරගෙන අනුන් කළ නොකළ දේ ගැන නොව, තමා කළ නොකළ දේ ගැන කොයා බලමින් තමාගේ යහපත සුරසා ගෙන පැවැදි පිටතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩසිටියා. නමුත් සුල් සුල් කරුණුවලට ආරවුල් හදාගෙන වෙටර බැඳුගෙන දුර නොඩා වැඩ කළ නොහික්මතු ආචිම්බරකාර හික්ෂුන් වහන්සේලා

වේකලත් සිටියා. බුදුරජාතාන් වැඩසිටිද්දී පවා ඒ හික්ෂුන් වහන්සේලාට තමන්ගේ සිතේ ඇතිවෙන දූෂ්චරිතම හඳුනාගන්නට බැරිව ගිය. බුදු බණාවත් අවනත වුණේ නැහැ. ඉතින් ඒ හිසාම ඔවුන් ලොකු අවුලක් හඳුගත්තා. ඒක වුණේ මෙහෙම යි.

කොසංස නුවර ශේෂිත කියලා මහා ධිනවත් සිවුවරයෙක් සිටියා. ඔහු විශාල මුදුලක් වියදුම් කරලා හික්ෂුන් වහන්සේලා දහස් නමකට වැඩසිටින්න පුරුවන් විහාරයක් කරවලා බුදු සංසුනට පුරු කළා. ඒ විහාරය හැඳින්වුයේ 'ශේෂිතාරාමය' යන නමින්. අන්න ඒ විහාරයෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේලා අතර පන්සිය නමක් විනය පුරුදු කළා. පන්සිය නමක් ධර්මය පුරුදු කළා.

වික් දිනක් ඒ ධර්මධර හික්ෂුන්ගේ නායක ස්වාමීන් වහන්සේ අමතක වීමතින් වැසිකිලි බඳුනේ වතුර ඉවත් නොකොට ස්වල්පයක් භාජනයේ තිබිය දී වැඩිම කළා. ඇත්තෙන් ම ඒක සුල් දෙයක්. සුල්වෙන් විසඳුගන්න තිබුනා. නමුත් විනයධර හික්ෂුන් වහන්සේලා විය මහා ලොකු වරදක් ලෙස, බරපතල විදිහට කතා කළා. මෙය මුල් කරගෙන දෙපිරසම බෙදුණු. දායකයෙත් බෙදුණු. නමුත් ප්‍රධාන දායක පින්වතුන් සමග කරන්න මහන්සි ගත්තා. ආඩම්බරකම වැඩි හිසා ඒ හික්ෂුන් සමග වුණේ නැහැ. සිවුරු දාරාගත්තට පස්සේ බොහෝ දෙනෙක් ඕනෑචටටත් වඩා හිතට ගත්තවා. කාගෙවත් බසකට අවනත නෑ. වෛඹු හිස් පුරුදෙෂයන් තමන් ගැන හිතන්නේ මහා ලොකුවට. මෙතැන දී වුණෙත් ඒක ම යි. අන්තිමේ දී බුදුරජාතාන් වහන්සේ තුන්වතාවක් ම වැඩිම කරලා සමග වෙන්න කියලා කරගෙනුවෙන් අවවාද කළා. දිසීති කෝසල ජාතකයත් දේශනා කළා.

එන්න විකෝමත් වික කාලෙක බරණායස් නුවර බරණායස් නමින් ධිනවත් රජකෙනෙක් සිටියා. ඒ රාජධානිය කිරීවුවෙන්ම දිසීති කෝසල නමින් ප්‍රාදේශීය රජේක් සිටියා. ඔහු විතරම් ධිනවත් නැහැ. අර බරණායස් රජතුමා ඒ රාජ්‍යය ආකුමණාය කරන්න කළුපනා කළා. දිසීති කෝසල රජතුමාට මෙය සැල වුණු. රජතුමා රජකම අත්හැරලා බිසවත් සමග පැන ගිය. ගෙවල්වල කුලී වැඩ කරමින් පැවත් වුණු. බරණායස් රජතුමාගේ වරපුරුදෙෂයන්ට මේ දෙදෙනා හසු

වුණු. අත්අඩංගුවට ගත්තා. ඒ දෙදෙනාටම මරණීය දත්ත්බිනය තියම වුණු. ඒ දෙන්නාගේ ගෙලෙහි රතු වදුමල් මාලාවන් පැපෙලෙවිවා. මළ බෙර ගසම්න් විදියක් ගානේ රැගෙන ගියා. ඒ යද්දී දිකීනිකෝසල රජතුමාගේ දිසාවූ නම් විකම පුත් කුමරා ගුරුගෙදර සිට මවිපියන් සොයාගෙන ව්‍යුත් සිටියා. දානගේධියට තම මවිපියන් රැගෙන යන විට සෙනග පීරාගෙන මේ පුත් කුමරා ඉදිරියට පැන්නා. දිකීනිකෝසල රජතුමා පුත් කුමරා හඳුනාගත්තා. කිසේහලා මෙහෙම කිවිවා. “පුත් දිසාවූ, එය නො බලන්න. දුරබලන්න” කියලා.

මේ රජතුමාට පුතෙක් තුන්න බව ක්වුරුවෙන් දැන්නේ නඟහැ. ඒ නිසා විය කාටවත් තේරුන්නේ නඟහැ. පුත් කුමරා හරිම යූනවහන්තයි. තම පීයාත්‍යාන්ගේ අන්තිම අවවාදය සැතෙනාකින් අවබෝද වුණු. පස්කේන් පස්කට ගිය පුත් කුමරා සෙනෙනා අතරට වැදි නොපෙනී ගියා. රජතුමාත් බිසවත් මැරුරුම් කිසාවා. ඔවුන්ගේ අත පය ඉරා තැන තැන ව්‍යුත්ලුවා. විදා රු රහස්‍ය පැමිණි පුත් කුමරා මිනිසුන්ට මුදල් දී මවිපියන්ගේ සිරුරු කැබිල් විකතු කොට ආදාහනය කළා. ඒ පළාත අත්හැරලා පැන ගියා.

දිසාවූ කුමාරයාගේ හිතේ දැන් තිබෙන්නේ විකම දෙයයි. විනම් මවිපියන් මැරු පැලිය රජතුමාගෙන් ගැනීම පමණයි. මේ කුමරා නොදින් වැඩුණු. ලක්සන පෙනුමක් ඇති වුණු. රජවාසලට සේවා පිණිස බැඳුණු. අන්තිමේ දී රජ්පුරුවන්ගේ සිත දිනා ගැනීමට මේ කුමරා සමත් වුණු. රජතුමාගේ නොදුම යහල්වා බවට මොනු පත් වුණු.

දිනක් පිරිස සමග රජතුමා දුඩියම් ගියා. විදා අස්ථිය පැදෙල්වේ දිසාවූ කුමාරයා විසිනුයි. පිරිසෙන් වෙන් වන පරිදි රජතුමා අසතට අරගෙන ගියා. වනයේ අතරම් කෙරෙවිවා. රජතුමා තහිවුණු. දුඩියම් ගිය රජතුමාට හර මහන්සියි. රජතුමයි, කුමාරයා විතරයි දැන් ඉන්නේ. රජතුමාට හිඳිමතයි. කුමාරයාගේ උකුලේ හිස තබා සැතපුණු. රජතුමා මොහොතකින් හින්දුට වැටුණු.

කුමාරයාට අතීත සිදුවේම් විකිනෙක මතක් වෙන්න පටන් ගත්තා. කෝපය උහුලාග්න බඟය. “ඡැවි... දැන් මම මේ පුද්ගලයා මරලා දනවා. මගේ මවිපියන් වැනසු මේ සතුරාව මොහොතක්වත් ජ්වත් කරවිය යුතු නැහැ” කියලා හෙමිනිට කොපුවෙන් කඩුව ඇඳලා ගත්තා. කඩුම්ට තදින් මිර්කා ගත්තා. ඒ සැණින් ම විඳු මහ පාරේ මරණාය කරා යම්න් සිටි තම පියාගේ අන්තිම අවවාදය රැවි පිළිරෝ දෙන්න පටන් ගත්තා. “පුතේ දිසාවු, පෑ මොඩලන්න. දුරබලන්න” කියලා. “ඡැවි, මගේ පියාණෙනි, මං පෑ බලන්නේ නං. දුර බලනවා ම දි.” කියලා කුමාරයා හිතුවා. කඩුව හෙමිනිට කොපුවේ දමාගත්තා. මොහොතකින් කුමාරයාට එය අමතක වුණා. ආයෝමත් වෙටරය ඇති වුණා. කොපුවෙන් කඩුව ඇඳලා ගත්තා. හර පුදුමයි! පියාගේ අවවාදය පුත් කුමරාගේ හිතේ නැවතත් රැවිපිළිරෝ දුන්නා. ආයෝමත් කඩුව කොපුවේ දමා ගත්තා. තුන්වැනි වතාවෙන් පුත් කුමරා මේ වතාවේ නම් මරනවා ම දි කියලා කොපුවෙන් කඩුව ඇඳලා ගත්තා. පියාගේ අවවාදයෙහි මනාව පිහිටි මේ බුද්ධිමත් කුමරාගේ සිතේ යළි යළින් ඒ අවවාදය රැවිපිළිරෝ දුන්නා. අන්තිමේ දී කඩුව කොපුවේ දමා ගත් පුත් කුමරා සූසුම් හෙළන්න පටන් ගත්තා.

රජතුමා තිගැස්සිලා ඇනැරදෙණා. රජතුමා මොඳටම බය වෙලා. ඇස් ලොකු වෙලා.... වේගයෙන් ඩුස්ම ගන්නවා. “දරභා... මං දැන් මහා හයානක හිනයක් දැක්කා. මගේ අතින් ඇර දැකීතිකේසිල රජතුමාත්, විම බිසවත් මරණායට පත් වුණා. ඔවුන්ගේ පුතෙක් කඩුවක් රැගෙන මා මරන්න උත්සාහ කළා. දරභා... මට හිතාගන්න බැඟය. මෙහෙම හිනයක් පෙනුනේ මක් නිසාදී? කියලා. මට හිතාගන්න බැඟය.” දිසායු කුමරා වේගයෙන් නැගිටිවා. කොපුවෙන් කඩුව ඇතට ගත්තා. රජතුමාගේ කෙස්වැටිය වමතින් අල්ලා ගත්තා. බියකරු බැල්මක් හෙළිවා. උත්කුරු සපමින් මෙහෙම කිවිවා.

“විම්බල රජතුමනි, ඒ පුත් කුමරා මම දි. මගේ මවිපියන් මැරස පැලිය ගන්නට දැන් වෙලාව පැමිණියා.” රජතුමා මොඳටම බය වුණා. වෙවිලන්නට පටන් ගත්තා. ජ්විතදානය ඉල්ලා සිටියා. සමාව ඇයෙකු සිටියා. ඒ සැණින්ම පුත් කුමරාට ආයෝමත් පියාගේ අවවාදය මතක්

වුණා. ප්‍රත් කුමරා කඩුව විසි කළා. රජතුමා ඉදිරියේ වැඳු වැටුණා. සමාව ඉල්ලාවා. ජ්විතඳුනය ඉල්ලා සිටියා.

අන්තීමේ දී විකිනෙකා ආදාරයෙන් වැළඳ ගත්තා. විකිනෙකා යළි කිසිදා විරැද්ධි නොවන බවට සපරි කරගත්තා. රජතුමා මාලිග චට්ට පැමිණ ඒ ප්‍රත් කුමරාට තම දියතිය සරණ පාවා දුන්නා. අන්තීමේ දී රජකමත් දුන්නා. අවවාදය නිතර නිතර සිහි කොට ඒ අවවාදයට අනුව කටයුතු කිරීමෙනුයි යහපත සිදුවුතේ.

මේ අයුරින් බුදුරජාතාන් වහන්සේ, අවවාදයට කීකරුවේම ගැන ඉතාම පැහැදිලි ලෙස කියලා දුන්නා. නමුත් ලාභසත්කාරවලින් අන්ධ වූ ඒ හික්ෂුන් වහන්සේලාට අඩඳවා කිරීමේ හයානකකම තේරුණෙන් නැහැ. විකට වික කිරීමේ හයානකකම තේරුණෙන් නැහැ. වික්තරා හික්ෂුවක් බුදුරජාතාන් වහන්සේ ප්‍රශ්න මෙහෙම කිවිවා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, විවේකයෙන් සිටින සේක්වා! බණ භාවනාවෙන් කළේ ගෙවන සේක්වා! අපි මේ ආරවුල හදාගත්තේ ප්‍රසිද්ධ වීම පිතිස දි” කියා පැවසීමට තරම් විෂ්ඩ්‍ය නැති කරගත්තා.

මහාකාරුණික බුදුරජාතාන් වහන්සේ සියල්ල හැර දමා පාරලෙයා වහයට වැඩිම කොට මහත් සැහසීමෙන් යුතුව භුදෙකලා විවේකයෙන් වැඩසිටියා. රුපෙන් වෙන් වූ ඇත් රපේක් ද භුදෙකලාවේ සිටීමට කැමත්තෙන් ඒ වහයේ නැවති සිටියා. ඒ ඇත් රජත් බුදුරජාතාන් වහන්සේට ඇප උපස්ථාන කළා.

කොසඩිස නුවර සිටි සැදැහැවත් ගිහි පින්වතුන් තුළ මහා සිත් වේදනාවක් හටගත්තා. ඔවුන් බලවත් කම්පාවට පත් වුණා. බුදුරජාතාන් වහන්සේ පාරලෙයා වහයට වැඩිම කරවීම නිසා ඒ හික්ෂුන් කෙරෙහි අපසාදය තවත් වැඩි වුණා. ඒ ගිහි පින්වතුන් පිණ්ඩාතය නොදෙන්නට කතිකා කරගත්තා. ඔවුන් සමඟ වී බුදුරජාතාන් වහන්සේගෙන් සමාව රුගෙන පැමිණෙහ තුරා මුළු කොසඩිස නුවර ඇවිද ගියත් ඒ හික්ෂුන් වහන්සේලාට පිණ්ඩාතය ලැබුණේ නැහැ.

“බුදුරජාණාන් වහන්සේගේ අවචාදයට හෝ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ අවචාදයට නොහිත්මෙන රණ්ඩු ද්‍රුඛර කිරීමට ම සඳී පැහැදි සිරින, දායකයින්ගේ සිත පවා අවුල් කරන තමුන්නාන්සේලාට පිණ්ඩාතේ බෙදුන්න මෙහේ කවුරුවත් නෑ. බුදුරජාණාන් වහන්සේ වහයට වැඩියෙන් තමුන්නාන්සේලාගේ මෙල්ල නොවන දරුණු ගතිය නිසයි. දැන්වත් මේක රෝරුම් ගන්න, වසින්න. බුදුරජාණාන් වහන්සේ බැහැදුකින්න. උන්වහන්සේගෙන් සාමාව ගන්න. වීනෙම වුණෙන් විතරයි ඔය පාත්තරේට අපි දැන් පිඩික් බෙදුන්නේ.”

ගිහි පින්වතුන් කවුරුත් ඒ මතයේ දැකිව හිටියා. ගිහි පින්වතුන්ගේ දූෂ්‍රවමින් ඒ අහංකාර හික්ෂුන් මෙල්ල වුණා. ලාභසත්කාර නැතිවීම ගැන බිය වුණා. කම්පා වුණා. විනිසාම සමඟ වෙන්න තීරණය කළා. සම්භිල බුදුරජාණාන් වහන්සේ ප්‍රයට ගොස් සාමාව ඉල්ලා සිටියා. ඔවුනට සාමාව දී වදාල මහාකාරුණිකයන් වහන්සේ මේ ගාලාවෙන් දහම් දෙසා වදාලා.

පරේ ව න විජානන්ති මයමෙන්ට යමාමසේ
යේ ව තත්ත් විජානන්ති තනේ සම්මන්ති මේධා

රණ්ඩු ද්‍රුඛරවල පැවැලි - එහිම රැඳී සිටිනා වට
වියින් තමන් වැනසෙන බව - ඔවුන් දැන්නේ නෑ කිසිවිට
යමෙකුට වැනි ගිය විට - වැනසී යන බව එයින්ම
සංසිඳිලා යනු ඇතා ඒ - රණ්ඩු ද්‍රුඛර සැම දෙයක්ම

පින්වතුන්, පින්වත් දරුවතේ, කලකේලාභලවල පැටවුණු කෙනෙකුට වෙන කිසි දෙයක් මතක නෑ. නොද නරක මතක නෑ. යහපත අයහපත මතක නෑ. කොට්ඨාස්ම තමන් කවුද කියලවත් මතක නෑ. වීතකොට ඔවුන් කරන්නේ සිතට වින එන දේ කරන වීක විතරයි. දුර ජේන්නේ නෑ. ඒ වෙළාවට සතුරන් කරන්නේ ඒ කලකේලාභල තව තවත් අවුස්සන විකයි. තව තවත් අවුල් කරන විකයි. තුළ් පන්දුවක් පැටවෙනවා වගේ අඩුඛර කරන පිරිසන් ඔහේ පැටවෙනවා. අවසානයක් වෙන්නේ නැහැ. අන්තිමේදී වියින් විනාශ වෙන්නේ තමන් ම යි. අඩුඛරවලට මැදි වී ද්වේෂ සහගත සිතින් යුතුව සිටින කෙනා යහපත අයහපත වෙන් වශයෙන් නොදකින නිසාම කුසල්වලින්

පිරිහෙනවා. ගුණවත්කම්න් පිරිහෙනවා. මනුස්සකම්න් පිරිහෙනවා. සත්තු විශේෂ පිටත් වෙනවා. ඔවුන් සිතහ්නේ පළිගැනීමෙන් සතුව වීම විතරයි.

විඛු පිරිනුතු පිරිසක් අතලේ සිල, සමාධි, ප්‍රයුෂ ප්‍රගුණ වෙන්නේ නෑ. ධර්ම කථාව රැඳෙන්නේ නෑ. සැනසීම ඇතිවන්නේත් නෑ. විකිනෙකා ගුණධර්මවලින් පිරිතිලා විනාශ වෙලා යනවා. අන්තිමේ දී අපායේ ඉපදිලා දුක් විදින්න සිද්ධ වෙනවා.

මේ නිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, සමගිය පිණිස ම දී කටයුතු කළ යුත්තේ. සමාඛ්‍යය පිණිසමය කටයුතු කළ යුත්තේ. වික්සත්ව වික් සිත්ව වැඩ කිරීම පිණිස ම දී කටයුතු කළ යුත්තේ. බුදුරජානාන් වහන්සේ වදාලේ ග්‍රාවක සංස්කෘතියෙන් සමගිය සැපයක් (සුඩා සංස්කෘතිය සමාග්මි කියලයි. සමඟ වූවන්ගේ බණ භාවනාව සැපයක් (සමග්ගාහන තපෝ සුඩා) කියලයි.

යම් හෙයකින් සමඟ වූ සර පිරිසක් බෙදීමට කටයුතු කරනවා නම්, වියින් සිදුවන්නේ ආහන්තරිය පාපකර්මය යි. ඒ මගින් ලැබෙන කටයුතු විපාක විදින්න තිබෙන්නේ කළුපයක් ආයුෂ ඇති නිරයේ ඉපදිලයි. නමුත් බුදුතු සර පිරිස සමඟ කරනවා මේ, ඒ මගින් ලැබෙන සැප විපාක කළුපයක් සුගතියෙහි ඉපදිම පිණිස හේතු වන බව බුදුරජානාන් වහන්සේ පෙන්වා වදාවා. විතිසා සමගිය ම දී සැපය.

සුබණී සූත්‍රය

පිහිටුවෙන්, පිහිටුවෙන් දුරට්වෙන්,

අපි හැමෝම කැමතියි සතුරින් ඉන්න. නමුත්, ගොඩක් ආය සතුට බඳන මාර්ගය දැන්නේ නෑ. ඒ නිසා සතුටක් වෙනුවෙන් දුක් උපදින මාර්ගයේ ගමන් කරනවා. සැප බඳන මාර්ගයෙන් බැහැර වෙනවා. අභ්‍යතටම අපිට සැප ලැබෙන මාර්ගය ගැන කියලා දෙන්නේ සත්පුරුෂ උත්තමයන් විසින්. සත්පුරුෂ ආශ්‍ය බඳන කෙනා දියුණුවෙන් දියුණුවට පත්වෙනවා. සත්පුරුෂයන් ආශ්‍ය කරන්න ලබේම අපේ ප්‍රවීතයට මහා ලාභයක්. මේ කඩාවෙන් කියවෙන්නේ සත්පුරුෂ ආශ්‍ය නිසා මුහුදේ ගමන් කළ හත්සීයක වෙළඳ කණ්ඩායමක් ස්වර්ග යේ ඉපදිලා සැප ලබේම ගැන යි.

අපගේ භාග්‍යවත් බුදුරජාතාන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ ඇත්ත රටවල වෙළඳමේ යන වෙළඳ කණ්ඩායමක් වෙළඳ බඩුත් නැවක පටවාගෙන මුහුදේ යාතා කරන්න පටන් ගත්තා. මුහුද මැද දී වේගයෙන් යන ඔවුන්ගේ නැව ගළුපරයක හැඟී විශාල සිදුරක් හට ගත්තා. දැන් වෙළඳ පිරිස මරණ බයෙන් තම තමන් අදහන දෙවිවරුන්ගෙන් ප්‍රවීතය බේරා දෙන්නැයි කන්නලවි කරන්න පටන් ගත්තා. නමුත් වික්කෙනෙක් විතරක් පැත්තකින් වාචිවෙලා සතුරින් හිනැහෙමින් සිරින ආකාරය ඔවුන් දැක්කා.

විතකොට වෙළඳ පිරිස ඒ කෙනා ප්‍රගට ගිහින් ඔබතුමා බය නොවී සතුරින් ඉන්නේ කොහොමද කියලා ආශ්‍යවා. විතකොට වියා කියනවා මම තෙරැවන් සරණ ගිය ග්‍රාවකයෙක්. සිල් පද ආරක්ෂා කරනවා. මම නැවට නගින්න කළින් දැනයකුත් දීලා පින් කරගෙන ඉන්නේ. ඉතින් මම මොකටද මැරෙන්න බය වෙන්නේ. මම මැරෙනුට පස්සේ සුගතියේ තමයි ඉපදෙන්නේ.. කියලා. ර්ට පස්සේ ඒ උපාසකතුමා අනෙක් වෙළඳ පිරිසට තෙරැවන් සරණෝ විරිනාකම,

සිල් රැකිමේ ආනිගෙස, පින් කිරීමෙන් ජීවිතයට ලැබෙන යහපත කියලා දුන්නා. විතකොට ඒ වෙළඳ පිරිසත් අනේ අපිත් නිසරුණ සහිත සිලයේ පිහිටුවන්න කියලා ඉල්ලා සිටියා. පිරිස වැඩි නිසා ඒ උපාසකතුමා ඒ වෙළඳ පිරිස සිය දෙනා බැඟින් කොටස් 7 කට බෙදුවා. මුල්ම පිරිසට සිල් දෙදේදී ගොප් ඇටිය දක්වා වතුර පිරිත්තා. දෙවන පිරිසට සිල් දෙදේදී කෙන්ඩා දක්වා වතුර පිරිත්තා. මේ විදිහට කුම කුමයෙන් දානාහිස දක්වා, ගැඹිරය දක්වා, පුප්ච දක්වා, බෙල්ල දක්වා ගිලෙනකම් වික් වික් පිරිසට සිල් දුන්නා. අන්තිම පිරිසට සිල් දීල ඉවර වෙන කොටම සියලු දෙනාම වතුරේ ගිලි මරණයට පත්වුණා.

පින්වතුනේ, පින්වත් දරුවනේ,

තෙරුවන් සරණේ බලය හරිම පුදුමයි. ඒ කවුරුත් අපායේ ඉපදුනේ නස. ඒ හැමෝම දෙවියන් අතර ඉපදුණා. ඒ දෙවිවරු අතරන් මුලින් ම සිල්ගත්ත අය ගොඩාක් බඩුනාවා. ඒකට හේතුව තමයි ඒ අය ගොඩාක් වෙලා සිල් රැකිම. අනෙක් දෙවිවරු සියය බැඟින් කුමයෙන් අඩුවෙන් තමයි බඩුන්නේ. අන්තිමට සිල් ගත්ත දෙවිවරු තමයි අඩුවෙන් ම බඩුන්නේ. ඒකට හේතුව වියාලා රික වේලාවක් සිල් රැකිම සි. වියාලට උපකාර කරපු සිල්වත් උපාසකතුමා ඒ හැමෝම වඩා ආනුභාව සම්පන්න සි. මහා විශාල දිව්‍ය විමානයක් විතුමා වෙනුවන් මැවිලා තිබුණා. ඉතින් ඒ දෙවිවරු කළුපනා කළා අපි හැමෝටම යහපත සැලසුනේ සත්පුරුෂ අසුර නිසා ම සි. අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි ගිහින් මේ කරුණ පවසමු කියලා, බුදුරජාණන් වහන්සේ බැහැදිකින්න පැමිණියා. විතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාලා.

සංඛිත සූත්‍රය

සත්පුරුෂයන් ගැන වදාල දෙසුම

මා හට අසන්නට ලැබුනේ මේ විදියට සි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩිකිරියේ සැවැත් නුවර උෂ්ණවනය නම් වූ අනේපිඩු සිවුතුමාගේ ආරාමයේ. වද සතුල්ලපකාධික නම් වූ බොහෝ දෙවිවරු, රුය පහන් වන වේලාවේ මුළු උෂ්ණවනය ම ඒකාලෝක

කරගෙන භාග්‍යවතුන් වහන්සේ පූර්ව ආචාර පැවත්තා ඇති නොවුතු වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තා විස් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සම්පයේ මේ ගාරාව පැවසුවා.

සත්පුරුෂයින් සමග ම යි ඉන්න ඕන. සත්පුරුෂයින් සමග යි යාල්වෙන්න ඕන. සත්පුරුෂයින්ගේ ධර්මය දැනගත්තු කෙනාට දියුණුවක් ම යි සිද්ධ වෙන්නේ. පිරිහීමක් තම් සිද්ධ වෙන්නේ නෑ.

එතකාට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සම්පයේ මේ ගාරාව පැවසුවා.

සත්පුරුෂයින් සමග ම යි ඉන්න ඕන. සත්පුරුෂයින් සමග යි යාල්වෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ප්‍රයුව ලැබෙනවා. වෙන දේකින් ප්‍රයුව ලැබෙන්නේ නෑ.

එතකාට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාරාව පැවසුවා.

සත්පුරුෂයින් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයින් සමග යි යාල්වෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ගෝක වෙන ජනය මැද, ගෝක නොවී ඉන්න ප්‍රථමිති.

එතකාට වෙන දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සම්පයේ මේ ගාරාව පැවසුවා.

සත්පුරුෂයින් සමග ම යි මන්න ඕන. සත්පුරුෂයින් සමග යි යාල්වෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනා කුත්තින් මැද බඩුනවා.

එතකාට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සම්පයේ මේ ගාරාව පැවසුවා. සත්පුරුෂයින් සමග ම යි ඉන්න ඕන. සත්පුරුෂයින් සමග යි යාල්වෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තා උද්‍යිය සුගතියේ උපදිනවා.

එතකාට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සම්පයේ මේ ගාරාව පැවසුවා.

සත්පුරුෂයින් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයින් සමග දියාලුවෙන්නත් ඕන. සත්පුරුෂය ධර්මය දැනගන්න උද්‍යිය බොහෝ කළේ සැපසේ පීටත් වෙනවා.

විතකාට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇඟුවා.

භාග්‍යවතුන් වහන්ස, කවුරු විසින්ද ඉතාම නොදුට කිවිවේ ?

භාග්‍යවතුන් වහන්සේ :

මය නැම දෙනෙක් ම බොහෝම නොදුට කරණු කිවිවා. විහෙනම් මගේ අදහසත් දැන ගන්න.

සත්පුරුෂයින් සමග ම දි ඉන්න ඕන. සත්පුරුෂයින් සමග දියාලුවෙන්නත් ඕන. සත්පුරුෂය ධර්මය දැන ගැනීම නිසා, සියලු දුකින් නිදහස් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදුලා. ඒ දෙවිවරු මේ ගැන ගොඩක් සතුවූ වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කළා. විතනම නොපෙන් ගියා.

සාදු! සාදු!! සාදු!!!

පින්වතුහේ, පින්වත් දරුවහේ,

අපගේ පීවිතය වුණාත් අසාර්ථක වෙනවා නම් වෙන්නේ අසත්පුරුෂය අසුර නිසා ම දි. ඒ නිසා අසත්පුරුෂය යාලිවත්, ඇතින් දුරින් ම දුරු කරන්න ඕන. අපේ පීවිතය සාර්ථක වන්නේ සත්පුරුෂය අසුර නිසා ම දි. ඒ නිසා සත්පුරුෂය කළුණාමිතුයන් සමග වාසය කරන්න ඕන. විහෙම වුණාත් අපේ පීවිතත් සාර්ථක කරගන්න අපි හැමෝරු ම වාසනාව ලැබේවි.

නෙරුවන් සරණයි..!



କେନେହେବର ଆମନ୍ତର୍ଯ୍ୟ

ආදිරත්නිය දුලේ... ප්‍රමත්...

දායාබර දරුවති, ජීවිතය යහපත් කර ගැනීමට, සුත්දර කර ගැනීමට ඔබ දරන උත්සහයට මහත් අස්විසිල්ලක් ගෙන දෙන දායාබර කැපකරු දෙමාපියන් ඔබ වෙනුවෙන් ව්‍යුතු තවත් සටහනක්...

නමෝ බුද්ධාය !

ආදිත්නිය දුලේ,

බයා සත්තිපත් ඉත්තනා ඇත්ති කියලා ඩිත්තනා. බොහෝ වැඩි බාහ්කාර් වැද වට ඩිත්තනා බයාට ලුයුමක් ලියන්න. බයාගේ කැපකාර ඇම්බාගෙන ලුයුමක් ලැබුනාම බයාටත් සහුවූ තිශ්චිත්තෙන් කියලා ඩිත්තනා. ඇය දෙන්නාම ඇය දෙන්නා ගැන වැඩි විස්තරයක් දෙන්නේ නැහැණේ නොද දුලේ? වහැල්විනාගේ උතුම් ස්ථාවින් වහනයේලා ඩී විදියේ වැඩිහිලිවෙමක් ගැලා තියෙන්නේ බයාගේ ආසක්ෂාවයි. ඩී තිසා ඩීක් ඇය භැවෙට්ට ඇගය කාඛනා බිතේ. ඉතින් දුලේ වට ඩිත්තනා බයාට ගැලීම් කැපතු කිහිපයක් සහ බයාගේ ඩීවෙන් ලුස්සනා කාඛනාන් කැපතු කිහිපයක් කියලා දෙන්න. දුලේ ඇයේ තේරේ ඩිනා තේරේ ආස්ථික ඇත්තැපුකම් ඇත්ති දුරුවත් ඉත්තනා. බයාට ඩිත්තා තියෙන්නාද ඇයේ ඩීක් බයාට ඩී විදියේ කැපකාර දෙවැවියන් ලැබේලා ආස්ථිකම පොත් යක්තියක් ලැබුන්නේ කියලා? ඩීක් තොයි ඩිනා කියෙන්නේ. සෞදැත්ත්ව ගන්න එත් දේ. සම්බඳව බයාගේ කැපකාර දෙවැවියන් ගැන බයාගේ ඩින් තිශ්චිත්ත ඇඟිලා ඇත්ති. දුලේ වට ඉගෙන්ම ගොං කාලා බ්ස්සාවක් පටන් ඇත්ති ඇවුරුදු ගිය.

ආදිත්නිය දුලේ, ඇත්තනාව වට බයාට ලුයුමක් ලියන්නම ඩින් කියලා ඩිත්තන් බයා ඩීවෙන ලුයුම් දකින්දී වට වෙග් ප්‍රං්ඡ් කාලය වනක් වුන තිසා. බයා ස්ථානාගී වුන තේරා ගැන කියන්දී, බයා ලුයුම් ලියනා විදිය දකින්දී, බයා වුදුල් වැය කාඛයු ගැවී කියන්දී වට වනක් වුනේ වෙග් ප්‍රං්ඡ් කාලයයි. වෙන්ත් ඉස්සේ බයා වෙග් භාජා දීන තේරා, දැනුව මිනුම තේරාවලට ස්ථානාගී වුණා. බයා වෙග් ක්‍රිඩා නම් කාලා නැහැ. ඩී කාලේ වට වනකයි වට තිශ්චිත්ත, කාව් ලියනාවා, ගොඩික් වෙලාවට ලියන්නේ ඩීවිය ගැන. සිංහා භාජාව සහ සාරිත්තයට වට ගොඩික් තැං ලැබේලා තියෙනාවා.

දුරේ, බුද්ධජාති වහන්සේගේ ධ්‍යෙෂණය සිංහලයි. ධ්‍යෙෂණයි, ධ්‍යෙෂණ කටයුතුවන් දෙකක් තැව්යට ගන්න එහා. ඒ ධ්‍යෙෂණය ඇතුළු පිළිත වැඳුගත්. බයා දුෂ්චර්ණ කියලා කටයුතුවන් හිගෙන කාබා වැඩෙන්න එහා. ලොකකු ඇපි දුෂ්චර්ණ භෞග්‍යාස්ථාකම් වන්නේ බිජේ ගුණධ්‍යෝ තුළුන් විෂක් තැයැලු සන්වලුන් නොලෙයි. බයා දැන්නවාද යුද්ධාව කියන්නේ ලොකකු කියලා? දුරේ යුද්ධාව කියන්නේ ඇපි සර්තා ගිය ඒ මාග්‍යවත්තුන් වහන්සේගේ ඇවෙශ්‍යය යුදාගැනීම්. එහෙම නම් මුණ්ම කර්තා බිජේ ඒ බුද්ධජාති වහන්සේ ලොහා විදියේ උත්තමයෙකුද කියලා දරනාගත්තා එකයි. ඒ නිසා ගොදුන් බුදුගුණ ඉගෙනාගත්තා. ඒ බුදුගුණ එකින් එක ව්‍යුහන් ගොදුන් නිත්තින්. ඇපි ලොහා තත්ත්ව යුද්ධාවත්තාද කියලා ඇවෙශ්‍ය බලාගත්තා ප්‍රතිච්‍රිත්වන්. ඇපි ඇත්තටම මාග්‍යවත්තුන් වහන්සේගේ ඇවෙශ්‍යය යුදාගැනා ඉන්නවා නම් මාග්‍යවත්තුන් වහන්සේ එහා කිවිත දේවල් ඇපි කර්තානේ තැනැ, කියන්නානේ තැනැ, එකින්නානේ තැනැ.

දුරේ, මම දත්තෙන් තැනැ බයාගේ ඇම්මා තාන්නා දෙන්නම ඉත්තවද, එයාලා බයාගේ ප්‍රාග්ධන ඉත්තවද කියලා. එයාලා එවියත් තැනාත්, පුළු එවියත් තැනාත් කටයුතුවන් එයාලුගේ තින් තිදුවන්න එහා. උපකාර්යක් විස් ඇපකාර්යක් කර්තානා එහා. දුරේ මම ඉස්කේටල් යද්දී 1 විස්කේ ඉදුලා 13 විස්කේ යන්කටම බොහෝ කළු එවියේ ගොසට්ටුවල බේඛිතවා. ගොඩක් ලබයි එහෙම ව්‍යුහන් නිත්තින් දෙමුවියේ එයාලට ආද්දේ තැනැ කියලයි. නමුත් මම කටයුතුවන් එහෙම නිත්තිව් තැනැ. ඒ අය වගේ මුළු නොහිටියත් මම දැක්කා ඒගොලුලේ ඇපි වෙනුවෙන් කාසි ගොයන්න දුක් විදිනා භාරි. මම කළුපනා කාලා වට ලොහුවද ඒ අය වෙනුවෙන් කර්තානා ප්‍රතිච්‍රිත් කියලා. එන්නෙකාට වට නිත්තා මම ඒ අය බලාගොඩාත්තු රෙන විදියට ගොදුන් ඉගෙනාගත්තා බිජේ, තින් තිදුවන්න ගොඳ තැනැ කියලා. මම කටයුතුවන් ඇම්මාගෙන් එක එක දේවල් ඉල්ලමා ක්දද් ක්දලා නැනැ. මම කටයුතුවන් ඇම්මාගෙන් ගොඩුවියන්ගේ සළුම්වූවට කටයුතුවන් ඇයාධාරණයක් කර්තානේ තැනැ කියලා. සෘජා දේවල් ඇත්තේ දැන් වන්න වෙද්දී නිනාත් යන්නා. මම ලියද්දී තැව්යට වකන්නා. ඉතින් වට රාත්‍රියට වකන වැය වෙන්නා. නමුත් මම ඇම්මාගෙන් ඇත්තේ දෙන්න පවා කියන්න කළුන් අන්නවා සුලු නියෙන්නවාද කියලා. මගේ ඇම්මා යුදා නිනාවෙන්න එවා

කියලා. ලියන පෙන තුව මම අත්තිම නිත්තා ඩිංදුව වෙනකම් ලියනවා. මම වනකයි ජී කාලේ සමඟ පෙන් වික කාලයක් යදිදි ලියවෙන්නේ නැතුව යනවා. එනකොට මම පර්තා පෙනක තුළු ගලවා ලියවෙන්නේ නැති පෙනට දාගත්තනවා. එනකොට ජීක ලියවෙනවා. දුවේ, ජීකත කියන්නේ ලොකාකම ගෙවෙයි. ඇඹිරුදෙක්. කිසිම දෙයක් මම නිඛපාදේ නාස්ති කාලා නැහැ. ගැම පෙනකින්ම පෙන්සලකින්ම මම ඉස්සෙලුලාම ලියන්නේ බුදු සත්තායි, නමෝ බුද්ධාය කියලා. ඒපුහාට ලියන්නේ වගේ ආදාත්තිය අම්වා නාත්තා වනක කාලා අම්වා, නාත්තා කියලා. වගේ ගැම ගොනකම ඉස්සෙහා, එවිච්සේ කට්ට මේ විවනවලින් පිළිලා තිබුනා. මේ දේවල් මම කිසිකොහොක එහෙම කාත්තා කියලාත් නැහැ. දැකැලුන් නැහැ. මටම ගිත්තා කාත්‍ය දේවල්. දුවේ, ඇද මම ජී ගැන ගිත්ත්දි භර් සතුවුයි. දෙව්වියන්ගේ සල්ලිවාලට මම කටවාචන් ඇසාධාරණයක් කාලා නැහැ. ඉස්කොටේ යන කාලේ, කාත්තා බිත්ත් ඉගෙනගත්තා එකයි. ඒ නිසා කටවාචන් තින වෙනත් දේකට යොමුකාත්තන තිබා. එනකොටයි දුවේ ඉගෙනගත්තන දේ විනිවේන්.

මම ගොදු නොහිටි නිසා මට TV බලන පූරුදුදක් තිබුන්න නැහැ. ඒ කාලේ ඉස්කොටේ ලමයි ඇවේන් එක ඒක දේවල් කනාක්දේදී මම ජීවා ගැන කනා කාත්තන දත්ත්නේ නැහැ. ඒ නිසා මට ගොඩක් කාලේ ඉතුරා වුණා. දුවේ, ඇය කාල්යබුලයි කියදිදි ඇය ගිත්තා බලන්න වට්තනා ඇවේ ඇත්තනටම කාල්යබුලද නැත්තාම් ඇය විසින් ඇවේ කාල්යබුල කාගෙනාද කියලා. තේක්දනාද බයාට මම කියු දේ? මන්සුයයක් භැවියට ඇවේ ද්වාසක ඇතුළුන කාත්තන පූඩ්ලින් වැඩ කොටසක් තියනවා. ඉතින් ඇය බලන්න බිත්ත් ඇවේ ඇත්තනටම ඇස් වැඩ කටයුතු කාගෙන්න මේ පැය 24ම යනවද නැත්තාම් ඇස් අනුස්ථුතිවී, කාලය නිකේරණ කා දැමීම නිසා ඇවේ කාලය මද වෙන දැනෙනාවද කියලා. TV බැලීම සහ නිකේරණ වළුවල් කනා කිරීම කියන්නේ ඇවේ නොදැනුවත්වම කාලය නාස්තිවෙන දේවල්. මේ නිසා ඇස් 6ාග, දුවේජ, මෝන ඇවේස්සෙනවා. ඒ නාස්තිවෙලා යන්නේ සම්බාධිව ඇවේ සැහැලුලුවෙන ඉත්තන තිබුණ කාලේ වෙනත් පූඩ්ලින්. දුවේ, කටයුතු බුල කාගෙන්න තැකයි. භාග්‍යවත්තා ව්‍යන්සේ කාත්තියවෙන්න පුහුණෝ දී ඇවේ කියලා දැනවා, 'අඡ්‍යකින්වාව සල්ලුකුතුවන්' කියලා. ජීකේ තේක්ම ඇස් පිත්වත් ලොකු ස්වාමීන ව්‍යන්සේ ලුස්සනට තොරා

තියෙනවා 'අයු කොට වැඩි නිති සැහැල්ලුවෙන් ඉද' කියලා. ඒ අවටාදය වැඩිදියට තේරේවි ගත්ත එයා. ඩිජ්නේ කියන්නේ කළ යුතු වැඩි නොකර ඉත්ත කියන එක නොලෙයි. අයි කරන වැඩි, පිළිබේලකට, නියමිත වෛලාවට, භරියට කළුන් ඇඟේ වැඩි අයුවෙනවා. ඩිජ්නේ ගිනට සැහැල්ලුවක් එනවා. උදාහරණයක් තැබියට ගිනත්ත බයාට විද්‍යාව විශාලයක් තියෙනවා. බයා ඩිජ්නේ වැඩි මහත්සි නොවී සේලුලුම් කර කර, TV බල බල ඉදලා විශාලෝ පූ වෙද්දී බක්කොම භාවිත් කරන්න ගත්තවා. ඩිජ්නේට ඉවිත්කේගත්ත බැර්ලේයි කියන බය නිසාත්, භාවිත් ගොඩාක් එකතු වෛලා නිසාත් වැඩි වැඩි වෙනවා, ගින් සැහැල්ලුවක් ඇතිවෙන්නෙන් නැහැ.

ඩි කාලේ 7 විස්තර්දී මට වනකයි වගේ යැදුම් බැංශ ඩිජ්නේට ඇඟලයෝ ඇත්තේ. වගේ අතිත්ත ලොනවා භරි ගැලුණ්න ඇති. නමුත් මට ගොඩාක් තැංහා දියා. බක්කොම වික පොඩිකරු වැඩේවා. ඩීට්ඩ්ස්ස් මට ඩි දිනා බලද්දී යුතුවාකාර දුකක් ඇති වුණා, මට ලොකක්ද මේ කාලේ කියලා. ඩි කාලේ ඇඟේ බුද්ධියම පොතේ තිබුණා අත්ථුපත්‍යයික ධ්‍යෙම ප්‍රසාද කියලා භාවිතක්. මේක ඉගෙන්ගද්දී මට වනක් වුණා මට කරයු ඇතු වැඩේ. මට ගොඩාක් දුක් වුණා. නමුත් එදා ගිනට ගත්ත ආහුණු නම් මේ වගේ දුක්වෙන්න වෙන පවු කරන්න නැහැ කියලා. ඉතින් ඇද වෙද්දී යුතුදු ගක් මට සගෙක් මිලා නැහැ. මට සැංගෙන්න සත්ත්තුන්ගේ එමින බේලා තියෙනවා. වැඩිකිලි පෝත්වියක ගිවිය කුඩායුවෙන් මට දැනුවත්ව නම් වැංගන්න දිලා නැහැ. මට දිජ්ජිත්ත විශාලය කෙන කාලේ මට ගිරියේ ඇඟේ ඇඟේ අතිත්වීමලාගේ ගේඛ. ඩිජ්නේට මට අතිත්වීමා රුවියලු ඡාක් දිලා කියනවා පාන් ණාත්තාලක් ගේත්ත කියලා. ඩි කාලේ ජාන් ණාත්තාලක් රුවියලු භාජය සහ ප්‍රභායයි. ලොඩියක් සහ ප්‍රභායයි. මට වනකයි මට ඩි ඉතින් සහ ප්‍රභායන් ලොඩියක් ගත්තාට කෙක නැදැදු කියලාත් අතිත්වීමාගෙන් අහනවා. දුෂ්චී වනකක් මට මුලින්ම කිවිවා ධ්‍යෙම ඒවානයි කියලා. ඉතින් ඩි විද්‍යාට තමන් කරලා තියෙන ගොඳ දේවල් වනක වෙද්දීන් ලොකු සනුවක් ඇතිවෙනවා.

නිවායු කාලේ ගේඛ ඉදිදි ඇම්මා වැඩි ඇර්ලා ආවර පස්සේ මට ඉත්තේ ඇම්මා එක්කමයි. ඇම්මා උයද්දී මටත පොඩි ගොඩි දේවල් භරි කරනවා, ඇම්මා මහද්දී මටත කොට්ට උවාලට මල වනනවා. ඇම්මා වත්තේ එලවැන් වෙද්දී මටත

ශ්‍රී කරුණා. මම ලංකාවේ වියවිද්‍යාලයට යන කාලේ ගෙදූ ඉදුලයි ගියේ. මගේ අම්තා උදෑත්ම නැගිටිනා උයන්, මොකෘ අම්තා වැවිට යන්න ඩිසා. මම අම්තාට කළුන් නැගිටිනා පාචි කරුණා. නෙතුන් මම අම්තා නැගිටිවාම කුස්සියට ගිහින් දැඩු කරුලයි ආභු පාචි කරුණා.

මම ගුරුවිත්තට තෝරා කිකරුයි. තෝරා ආදායේයි. සම්බන්ධ බියාට වියා සියලුම කරුණාන් එත් වේය මම කිවිටොත් පෙන්හාසල් ඉදුලාම වට අකුරුක් තෝරා ගුරුවියු භාව ගුරුවිත්තයෙකුට නම් එකක් මතකයි කිවිටොත්. නෙතුන් දුෂ්චේ ඒක ඇත්තයි. භාව වාසයකුට ජටත් ගනිදුදියි, ඉවත් චෙදුදියි මම ගිහින් ත් වාසයේ ගුරුවියු ගුරු වටු පියවිත භාවෙට්ට විදිනා. වියවිද්‍යාලයේ ඉදිදුදී ඒවා මම භාව වාසයකුට ද්‍රව්‍යක් ඉශ්කෙප්ලට ගිහින් ගුරුවිත්ත බෙලු කනාකරු වැඳුලා එනා. දුෂ්චේ, මම අභාව තියෙනා ගැව්වියෙන්ගේ ආක්ෂ්‍යවාදය තියෙන කෙනාටයි ගුරුවිත්තගේ ආක්ෂ්‍යවාදය තියෙන්නේ, ගුරුවිත්තගේ ආක්ෂ්‍යවාදය තියෙන කෙනාටයි සංස රුත්තයේ ආක්ෂ්‍යවාදය තියෙන්නේ කියලා. ත් කනාවේ සත්‍යනාටය මම මගේ ඩිවිතය තුළින්ට දැකිනා.

බයා දුෂ්චේ මියලා තීවුලා තිබුණු “පුත්තා මත්ති දහං මත්ති” ගාලාව දැකිදුදී මම කරුපු තටත් ගැයක් වට මතක් මුනා. බයා තාම් පොකී වයසකදී නම් තෙලයි ඒක කළේ. නෙතුන් බයාටන් කරුණාන් පුත්තාන් ගැයක් තිසා ඒකත් කියන්න තිනුවා. මම වියවිද්‍යාලයේ ඉත්තා කාලේ පොකී කාන්ත්‍රිත භාඥා, ඡැත්තක ධ්‍රිම්ඛජයේ ගාලාවක් මියලා අතින් ඡැත්තනේ ත් ගාලාවේ තේරේටට කියක් ලුවිවා. ත් කාන් පොත් අස්සේ දාගෙන විලේකයක් ලැබේදුදී පාචි කළා. වට මතකයි බෑස් තිකෙන යදුදී මම ඒවා තිනා තිනා යනා. ඉතින් දුෂ්චේ, මේ එකක් මම බයාට ඇඟේ ලොකු ස්වාමීන් වහන්සේ මියපු ධ්‍රිම්ඛජය පොත් කිහිපයකුන් තිවනා. පුත්තාන් නම් ත් විශ්‍රී වැඳුගත් ගැයකට ගුරුවිත්තන්.

තටත් අවවාදයක් නැත්තාම් අනතුෂ්‍ර ඇගැනීවක් කරුණාන් ඩින් කියලා තිබුණා. බයා කියලා තිබුණා ඉංග්‍රීස් කනාකරුන් මහන්සි වෙනා කියලා. ඒක

ලොජාම ගොඳයි. නමුත් පූතෙන ඇතු සමාජය ත්‍රේම විජමයි. තර් සංක්තයි. ගොඩක් යෙන් සිංහල දෙමා ප්‍රානාලා ඉංග්‍රීසි සමාජයට යුතුවෙන්න ගිහින් ආලාභවේ වැවෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සව් වෙතිනා. බයාව බය කාන්තන තොටෙයි දුරේ මේ කිවිතේ. ගොඩක් නුවතින් කළුපනා කාන්තා කාන්තන බිජ කාලයක් වේකා.

දුරේ, බයාව තිගෙනවාද මට මේ දේවල් කිවිතේ වගේ තියෙන ලොකුකමටයි කියලා. නැහැ දුරේ, මට මේ තිවිතේ මේ දේවල් දිනා මට ඇත්ත ගැර්ලා බලලා සැනුවු වෙතින් පුළුවන් දේවල් නිසා. බයාගේ ඡිවිතෝත් ආද්‍යායක රේවි කියලා ගිහාලයි. බයාව තිගෙනවා ඇති තෙද බයාගේ කෘෂකාරු දෙව්චියෝග ලොනවා කාන්තනවාද දත්තන් නැහැ කියලා. ඇම දෙන්නම දුරේ PHD උපාධිය වෙනකම් ම ඉගෙනගත්තා. දැන් ඇම ඉංජිනේරුවේ. නමුත් දුරේ ඒ උගත්කම මේ ඡිවිතය විනායි. මට නම් වැඳුගත් වෙතින් ඒ උගත්කම පර්ලොට්ටන් ගෙනියන්න පුළුවන් විදියට යොදාගත්තන් පුළුවන්නම් විනායි. ඒකා කාන්තන පුළුවන් එන ත්‍රේම විනායි දුරේ. ඇම ඉත්තෙන් ඇමර්කාන්. බයාව ඉදිරියටත් ඇම උදුව් කාන්තන බලාභාගාත්තනු වෙනවා. බයා ඉනාම ගොඳීන් ඉගෙනගත්තා ගමන ධ්‍යෝග ප්‍රාග්ධන කාන්තන මහත්සි වෙතින්. බයා එවත් ලියුම් එලින් ඇම බයාව දකිනවා. ඇම්මානවත් සිංහල පෙෂ්ඨ කාන්තනාවක් භාවියට කළුදාර් තාවත් ලෞකයටත් ඝේවායක කාන්තන පුළුවන්නම් එදාට බයා දිනුම්. ඒ සඳහා බයාව සියලු යක්තිය බෙක්සය ලැබේවා! බයාගේ පුළුල් සැමවත් තොත්තෙන් සැම්තයි!

මීර,

මෙත සිතින්,

බයාගේ කෘෂකාරු ඇම්මා.

ආදාරණීය දූම්ලේ... තාත්ත්වය...

මේ ඔබෙන් ලද මහග දායාදායට කැතගුණ වික්වූ තවත් සෙනොහොවන්ත සටහනක්...

නම් බුද්ධාය !

ආදාරණීය කෘෂකරු දෙව්වියනි,

බඩ දෙපලගේ සැපදුක් කෙසේද? මම නම් සුවෙන පුළුවෙම්. බඩ දෙපලන් සුවෙන සිටිම් යයි මම සිතම්. ආදාරණීය කෘෂකරු දෙව්වියනි, මා පළමුවෙන්ම ලැබුවා මූ 2018 වැනි අනිපුර්ණීය ක්රිබිතොට් කුදාණාන්ද ස්ථාවීන් වහන්සේවන්, කෘෂකරු දෙව්විය දෙපලවන් යුද්ධා මාධ්‍ය ජාලයේ සියලුම ස්ථාවීන් වහන්සේවන් සියලුම කාර්ය මණ්ඩලයන් නිදුක් නීරෝගී සැපවන් ඒවිනායක ගත ක්රිවට යක්තිය ඩේශ්‍යය ලැබෙන ක්රියෙන් පැහැදිලි ඉතින්න සුබම සුබ අලුත් අවශ්‍යක් වේවා' කියා ප්‍රාථ්‍යා ක්තනවා.

ආදාරණීය කෘෂකරු දෙව්වියනි මේ ව්‍යැග්ත් මට මේ පිත්වන ඕෂ්ඨභාඛා මුදල ලබා දුන්නාට බඩ දෙපලවන් යුද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාටවන් ගොඩක් සතුනියි. ආදාරණීය කෘෂකරු දෙව්වියනි බඩ දෙපල දුක් මහන්සි වී සළඳ කරන මුදලන් කොටසක් තමයි වෙළු අධ්‍යාපනය විනිසු සෑම ව්‍යකම මා ගෙන එවිනු ලබන්නේ. සේ මුදලන් මා යන ඇත්ත යංත් වෙළු මුදල ගෙවිවෙම්. මං එසේය බඩ දෙපල දුන් සේ පිත්වන මුදල ප්‍රයෝගනයට ගත්තේ.

ආදාරණීය කෘෂකරු දෙව්වියනි ඒවිනාය බොජාම දැඟයි. එහෙත් ඇට නිබෙන කාලය ඉතාවන් පුද්වියි. ඒවිනාය තැපුව එනා බාධික මැයි ගෙන ගොදුන් ඉගෙන

ଗେଣ ବେଳ ଶୋଇ ପ୍ରଥିତିଯେକ ଲେଖନାର୍ଥ ମରେ ବିଲାହୋଟେବୁଥିବା କାଳୀ ତୁମା କେବି ଥିଲାନ ଗନ୍ତନ ନିଯନ୍ତା ଅନ୍ତର୍କାଳୀରେ ବିଭୂତିରେ. ଶିରିନାଯତ ଲୁହାକଟେଗନ୍ତନ ନିଯନ୍ତା ଦେଇ ଲେଖାବାଦ. ଶୀ ଚିରାତ୍ ଦେଇ ଲବାଗନ୍ତା ଦୃଶ୍ୟାଳେନ ପିତ୍ତ୍ୟନ ବ୍ରି ଶିରିନାଯକ ଗନ୍ତ କିର୍ତ୍ତିବି ମରେ ଥିଲା. ମୌ ଲଜ ଶିଥା ଅନ୍ତର୍କାଳୀ ଆଶ ବିଶାଖାଯତ ଉପରୁ ଦେଇ ଶୋଇ ପ୍ରତିଶିଳ୍ୟକ ଲବା ଗନ୍ତନାର୍ଥ ମରେ ବିଲାହୋଟେବୁଥିବା. ଆହାରନୀୟ କାର୍ଯ୍ୟକଟେଇ ଦେଇଲିପିଯନ୍ତି ବିଲ ଦେଖିଲ ଦେଇ ପିତ୍ତ୍ୟନ ଛିତ୍ତନାର୍ଥିଯନ୍ତି ମରେ ଅଧିଭାବନ କରିପୁଣ ମା ବିଶିଷ୍ଟ ଶୋଇତି କଟଗନ୍ତ ଯାଏ. ମରେ ଅଧିଭାବନୀୟ କ୍ଷେତ୍ରରେ ମୌ କଟନ କ୍ଷେତ୍ରକଟେଇ ଗୋବିକନ୍ତ ପିତ୍ତ ଚିର୍ଦ୍ଦି ଲେଖିଲା. କାର୍ଯ୍ୟକଟେଇ ଦେଇଲିପିଯନ୍ତି ବିଲ ଦେଖିଲ ସୁଶେଷି ଚିର୍ଦ୍ଦିତନ. ମରେ କାର୍ଯ୍ୟକଟେଇ ଦେଇଲିପିଯନ୍ତି ଦେଖିଲାକି ଅନେକଙ୍କ ଜ୍ଞାନ ଦେଖାଇଲାକି କରିବି କ୍ଷେତ୍ରର ଦୃଶ୍ୟର ପରିମାଣ ପରିମାଣ କରିଲା.

ଲେଯତ ପିତ୍ତର ଦୃଶ୍ୟନୀୟ,
ଦୃଶ୍ୟର ମଧ୍ୟାଳୀ.



වත්තුපල ජ්‍යෙනකය

කාන්තාර මාර්ගය ගැන කථාව

පින්වත් දුරටතේ,

මේ කතාවත් හරි ලස්සනයි. ගොඩාක් අය තමන් තුළ ඇති හැකියාව දැන්හේ නෑ. හිතෙහේ කඩා වැටිලා, උත්සාහය අත්හැරලා ඔහේ හිකරුණේ කල් ගෙවනවා. හිවන් අවබෝධයට තිබුණු උත්සාහ අත්හාල හික්ෂුවක් හිසයි මේ කථාව අහන්හ ලැබුණේ.

සැටැල් නුවර වික්තරා තරුණායෙක් හිටියා. ඔහුත් නිතර බණ අහන්හ ජේතවනයට ගියා. ධර්මයට සිත පැහැදුණු. ගිහි ප්‍රවිතයේ කරදර ගැන වැටුණු. විමුක්තියට ඉතා එම වෙන්හේ පැවිද්ද කියලන් වැටුණු. මාපියන්ගෙන් අවසර ගෙන මොහුත් පැවිදී වුණු. ධර්ම විනයත් ගුරු ඇසුරේ පස්වසක් ම ඉගෙන ගන්තා. භාග්‍යවතුන් වහන්සේගෙන් භාවනා උපදෙස් ගෙන තුදෙකලා ආරණ්‍යයකටත් ගියා. තුන්මාසයක් ම උත්සාහයෙන් භාවනා කළා. නමුත් දිගට ම සිත විසිරෙනවා. මොහොතක විත්ත සමාධියක් නෑ. විතකොට ඒ හික්ෂුව මෙහෙම සිතුවා.

“භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයින් සතර දෙනෙක් ගැන වදාරලා තියෙනවා. සසරේ රස්ක කළ පින් බලයෙන් නුවනා මෝරා ගිය කෙනා වහා ධර්මය අවබෝධ කරනවා. ඔහුට දී ‘උග්සටිතක්ස්කු’ පුද්ගලයා කියන්හේ. ධර්මය විස්තර වශයෙන් අසද්දී අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. ඔහුට දී ‘විපක්ස්ටිතක්ස්කු’ කියන්හේ. තව කෙනෙක් ඉන්නවා. ඔහු නැවත නැවත ධර්මය අහන්හ සිනා. නැවත නැවත උත්සාහ කරන්හ සිනා. විතකොට දී අවබෝධ වෙන්හේ. ඔහු ‘හෙයු’ පුද්ගලයා. ඔය තුන්දෙනාට දී ධර්මාවබෝධය හිමි. හැබැයි තව කෙනෙක් ඉන්නවා. මොනතරම් මහන්සි වුනත් ධර්මය අවබෝධ වෙන්හේ නෑ. ඔහුට කියන්හේ ‘පදුපරම’ කියලා. ඔහුට පුලුවන් ධර්මය මතක තියාගන්න විතරයි. ඒ කියන්හේ මං වගේ කෙනෙක්.... කේ.... මාත් තුන්මාසයක් තිස්සේ මහන්සි වුණු. සිත විසිරෙනවා. කසල් මාතුයක් හටගන්හේ නෑ..... ඉතින් මං අරණ්‍යයේ ඉලුලා ඇති පලේ කුමක් දු?.... දැන් උත්සාහ කරන්හ හිත හදාගන්ට අමාරැයි..... මං ආපහු සැටැල් නුවර යනවා.”

ඉතින් මේ හික්ෂුව මගපල ලදීමේ බලාපොරොත්තු අත්හරියා. තමන් ම තමන් පාවිච් කරගත්තා. බැරයෙක් කරගත්තා. දැන් ඔහෝ ඉන්නවා. පිරසන් වික්ක කතාවට වැට්ලා විතිලවෙන් ඉන්නවා. ප්‍රමාදයට පත්වෙලා ඉන්නවා. ධර්මය ඉගෙන ගන්නෙත් නෑ. විතකාට හික්ෂුන් වහන්සේලා මෙහෙම ඇහැවේවා.

“අදයි ඇවත.... දැන් ඔබේ හැසිරීම් වෙනස්. හැමදුයක් ම නිකං හැස්ලුවට අරං වගේ.... පිරසට ම විකතුවෙලා ඉන්නවා. සතිපටිධානයේ ඉන්නා බවක් පේන්න නැහැ නොවැ.... අදයි ආරණ්‍යවාසයට ගිහින් ඉක්මනින් ම ආවේ....?”

“අනේ ඇවැත්නි.... මං අහවා පුද්ගලයෙක්. අපේ භාග්‍යවතුන් වහන්සේ පදනම කියල මේ පිටිතේ දී කෙතෙක් උත්සාහ කළත් මගපල බධින්න බැර පුද්ගලයෙක් ඉන්නවා කියල වදාලා නොවැ. මාත් අන්න වේ පාතියේ විකෙක්. ඉතින් බැර දේකට හැස්පෙන්නේ මක්කටෙයි.... ඉතින් මාත් උත්සාහය අත්හරිල දැමිමා.”

“අනේ.... ඇවත.... විහෙම කියන්න විපා. මහා පාර්ශ්ව බලයන් පිරපුන්ව හිටිය අපේ භාග්‍යවතුන් වහන්සේ පවා විශ්වාස කලේ තමන්ගේ ම උත්සාහය ම සි. මාරයා පෙනී තිටුලා කිවිවා ‘වීරය අරගෙන වැඩක් නෑ’ කියලා. කේ..... උත්සාහය අත්හරියා ද.....! දැකි වීරයකින් සම්බෝධිය ලැබූ ගාස්තාවරයෙකු ගේ සුදුන් ඔහොම උත්සාහ රහිතව ඉන්න වික හර් නෑ නොවැ.... යමු.... අපි භාග්‍යවතුන් වහන්සේ ප්‍රගට ගිහින් ඔය කතාවේ ඇත්ත නැත්ත දැනගනිමු.”

ඉතින් වේ හික්ෂුන් වහන්සේලා අර හික්ෂුව අකමැත්තෙන් වගේ සිටිද්දිත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රගට කැඳවාගෙන හියා. කරුණු සැලකා.

“හැඩක ද හික්ෂුව.... සතිපටිධානයේ සිහිය පිහිටුවා ගැනීම අත්හරියා ද....? වීරය අත්හරියා ද....?”

“විහෙමයි ස්වාමීනි.”

“හික්ෂ්ව.... ඔබ මෙබදු සසර දුකින් විතෙර කරවන උතුම් සසුහක පැවිණි වෙලා කුසල් කියලා හිතුවේ සමාධිය පමණක් දී ඇයි හික්ෂ්ව.... අල්පේවිජතාව.... උද දෙකින් සතුදුවීම.... පටන්ගත් විරෝධ ඇති බව.... ධර්ම ගොරවය... ඉවසීම.... කුසල් නොවෙයි දී.... හික්ෂ්ව, ඔබ ඉස්සර ආත්මයක මහා විරෝධයකින් යුක්ත වුණු. ඔබේ තනි විරෝධ නිසා මරු කතරේ ගැල් පන්සියයක මිනිස්සුත් ගවයාත් පැන් ලබා සුවපත් වුණු. ඉතින්.... දැන් මොකද විරෝධ අත්හරිතන්නේ....?”

විතකොට හික්ෂ්න් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ඒ අතිත ප්‍රවෘත්තිය වදාරන්න කියලා ආයාචනා කළා.

“අනේ... ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දැන් අපට මේ හික්ෂ්ව ගේ විරෝධ අත්හරීම ප්‍රකට කරනුයා. නමුත් හවාන්තර ගණනකින් වැසි ගිය ඒ බලවත් විරෝධන් මිනිස්සුන් සුවපත් කළ මොහු ගේ කරාව අපි දැන්නේ නැහැ. ඒ ගෙන දැනගෙන්න අපි ගොඩාක් ආසයි. විය අපට වදාරන සේක්වා.”

විතකොට මහා විරෝධයෙන් හෙබි අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ වත්තුපථ ජාතකය වදාලා.

“මහණෙනි, ඉතාමත් ඇත අතිත කාලෙක කසීරට බරණයක් පුරේ ඉහ්මදන්ත නම් රුපක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයේ ගැල් වෙළඳාම් කරන පවුලක උපන්නා. ඉතින් ඔහුත් තරෙණා වුණාට පස්සේ ඒ ගැල් වෙළඳාම් කටයුතු සරුවට කළා.

ද්‍රව්‍යක් බෝධිසත්වයේ පන්සියයක් වූ තම ගැල්පිරවර ගෙන වෙළඳාමට පිටත් වුණා. මේ වතාවේ ගියේ කාන්තාර ප්‍රදේශය භරහා යි. සැට යොදුනක ප්‍රමාණයේ දුරක් මහාවාලුකා කාන්තාරය තරණය කරන්න යිනා. ඒ කාන්තාරේ වැල්ල ගොඩාක් සියුම්. අතින් මිටක් ගන්නොත් ඇගිලි අස්සෙන් රැඹා හැමෙනවා. හිරු මූලුන් වූ වෙලාවට කියන්න බැරෑතරම් රස්නෙයි. වැල්ල ගිනි රත්වෙනවා. ඒ නිසා ද්‍රව්‍යේ කාලේ කාන්තාර ගමන ගොඩාක් අමාරදයි. රාත්‍රියට තරු ව්‍යුතියෙන් ය යුතු දිසාව සොයාගෙන ගමන් කරනවා. හිරු උදාවෙද්දී

ගැල්පිරවර රඩුමට ගාල් කරනවා. මැදුදේ මණ්ඩපයක් ගහනවා. කස්මී ඩීම් සපයාගෙන විවේක ගන්නවා. ආයෝමත් සවස් වේගෙන වන විට පිටත් වෙනවා. මූහුදේ යැමයි කාන්තාරේ යැමයි දෙකම විකයි. මග පෙන්වන්නා ගේ අත් තමයි වැඩි තියෙන්නේ.

ඉතින් බේදිසත්වයන්ගේ ගැලත් පනස්නව යොදුනක් සුවසේ ගෙවාගෙන ආවා. තව එක් රුය හි තියෙන්නේ. ඒ නිසා ප්‍රලයත් අවසන් කළා. සවස් වෙද්ද ගැල සැහැල්ලුවෙන් පිටත් වුණා. මග පෙන්වන්නාත් ආකාසේ තරු බලමින් මෙතැනින් යන්න, අතනින් යන්න කියල පාර කියමින් රිකක් භාන්සි වුණා. වෙහෙස වැඩිකමට ඔහුට නින්ද ගියා. ගොන්නු රු පුරාම කාන්තාරේ රඩුමට කරකිලා කළින් සිටිය තැනට ම ආවා. පාන්දර වෙද්ද මග පෙන්වන්නාට ඇඟැරෙනා. කළබල වෙලා ගැලු නැවැත්තුවා. අහෝ.... හරි වැඩි... හිටපු තැනට මයි ඇවිත් ඉන්නේ.

මිනිස්සු කශගහන්න පටන් ගත්තා. “අයියෝ.... වතුර බිහිදුවක්වත් නෑ.... අපට පිහාසේ මැරෙන්නයි වෙන්නේ.... අයියෝ.... හරි විපතක් තොට් අපට වුන්....”

බේදිසත්වයේ සිත කළබල කරගත්තේ නැහැ. කාටවත් කි ගැසුවෙත් නෑ. මේ විපතින් බේරෙන්නේ කොහොමද කියල කළේපනා කරමින් සිටියා. වටපිටාවේ තොදින් ඇවිදලා බැලුවා. ඇතින් කුසතනා පළුරක් දැක්කා.

“මේ මහා වැලි කතරේ කුසතනා පළුරක් තියෙනවා කියන්නේ විශේෂ දෙයක්! යටින් දියපාරක් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔහු සිය පිරිවර ඇමතුවා.

“මෙතුවරැති.... මේ අවස්ථාවේ අපි වීරියය අත්හර ගන්න වික නරකයි.... ඔය උදුලු කිපයකුත් පැසි කිපයකුත් අරගෙන මෙතැනට වින්න. මේන්න.... මේ.... කුසතනා පළුර



තියෙන තැන සාරමු. පිදුක් කණීමු. කොහොමහර් අඩි වතුර රිකක් සොයාගේන්න සිහා.”

හැමෝම විකතු වෙලා පිදු සාරන්ට පටන් ගත්තා. රියන් හැටක් යටට හැරුවා. අත්තිමේ දී ඩා ඩා ගාලා උදාල්ල වැඳුනේ ගල් තලවක යි. හැමෝගෙම බලාපොරොත්තු සුන් වුණා.

“අයියෝ... අඩි ඉටරයි.... කියල හති දාගෙන ඇදා වැවුණා. වීරය අත්හැරයා. බේදිසන්වයෝ කළබල වුනේ නෑ. ඒ වළට බස්සා. ගල මත්තේ දත්ත ගසාගෙන ගලට කන තියලා බැඳුවා. වතුර පාරක් යන හඩක් යාන්තමින් ඇහෙනවා. ගොඩි ඇටිත් පිරිස ඇමතුවා.

“මෙතුවරුනේ.... කො අපේ අර පොඩි උපස්ථායකයා. භා.... පුතුයා..... නුඩී ගක්තිවත්තයි..... නුඩීට මේ වැඩේ පුත්ති. නුඩී වීරය අත්හැරයොත් අඩි ඔක්කෝම විනාසයි. වීරය අත්නොහැර මේ කුඩා ගෙධියෙන් වික දිගට ම ගලට ගසාපත්.”

විතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරය අත්හැරලා පැන්ත වැටිලා සිටිද්දි මොහු තනියම වළට බස්සා. වීරය අත්නොහැර වික දිගට ම ගලට පහර දුන්තා. මහතෙනි..... අත්නොහැරන වීරය හරි සාර්ථක දෙයක්. අර ගල පිපුරුණා නොවැ..... මේන්න දිය සිරාව උඩි මතු වුණා. “හරි.... පුතුයා..... තව හයියෙන් ගසාපත්..... ඔය ගල බිඳෙන්නට ගසාපත්” කියල බේදිසන්වයෝ කැ ගහල කිවිවා. විතකොට ඔහු තවත් වේගයෙන් පහර දුන්නා. ගල බිඳුණා. තල් කදුක් වගේ මහා පළකදුක් උඩි විද්දා. මහා දිය බුඩුලක් පැන නැංගා. වැට් සිරිය හැමෝම නැගිටිටා. ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්නා. පිදු වටේ නර හටා ගියා. අර පුරුෂයා උඩි ආප් ගමන් වඩාගත්තා. මුහුතා සිපගත්තා. හැමෝට ම සතුවුයි. ඇති පදමට වතුර නෑවා. ගවයන්ට හොඳට වතුර පොවා



ගත්තා. විතැන කොඩියකුත් විසේවිවා. සවස් වෙද්දී සුවසේ පිටත් වෙලා පසුවල වෙද්දී කාන්තාරය තරණාය කළ.

ඉතින් මහත්තානි.... විදා මේ හික්ෂුව මගේ වචනය පිළිගෙන අත්තෙනාතෑර වීරය කළා. හැමෝගේම පිටිත බේරුවා. දැන් මේ බුද්ධ ගාසනයක පැවැදි වෙලා කුසීතව ඉන්නවා. දුකසේ ඉන්නවා. අකුසලයට බර වෙලා ඉන්නවා. කුසල් අත්තෑරලා ඉන්නවා. කලින් ආත්මයේ වීරය කලේ වතුර ටිකක් ගන්න යි. මේ ආත්මේ වීරය කරන්න නියෙන්නේ අමා නිවන ලබන්න යි. දැන් කෝ.... විදා නිඩුණු වීරය.... හික්ෂුව.... දැන් තමයි ගොඩාක් ම වීරය කරන්න යිනා..... පසුබව වෙන්න විපා.... දැකි වීරයයක් ගන්න..... පදුපරම කෙනෙක් කියල හිතන්නවත් විපා..... මටත් පුළුවන් කියලම හිතන්න.”

පින්වත් දුරටතේ,

හාග්‍යවතුන් වහන්සේ වදාල මේ අතීත ප්‍රවෘත්තිය අසූ ඒ හික්ෂුව තමන් සිතපු කුමයේ ඇති දේශය ගැන මහන් ලැඟීජාවට පත්වනු. නුවණින් තොරව මෙනෙහි කළ නිසා නේද මෙනෙම වුතේ කියල තේරේම් හියා. බිම වැතිරි නිදා සිටිය අලස වූ ආරානෙයන අශ්වයෙක් භාම්ප්‍රතාගෙන් වේවැල් පහර කාල වේගයෙන් නැගිරිනවා වගේ මේ හික්ෂුව වේගයෙන් නැගී සිටිය. මට බැහැ කියන අදහස සම්පූර්ණයෙන් ම අත්තෑරයා. සතිපටිධානයේ මැනවින් ම සිත පිහිරියා. බේදිපාක්ෂික ධර්මයන් ඉතා හොඳින් වැඩුණු. වතුරාරය සත්තා සම්පූර්ණයෙන් ම අවබෝධ වුණු. මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණු.

පින්වත් දුරටතේ,

බැහැ බැහැ.... කිය කිය ඉන්න නිසාම අපි රටක් වශයෙන් දියුණු වෙලාත් නැ. පාතියක් වශයෙන් දියුණු වෙලාත් නැ. ගුණධර්ම වශයෙන් දියුණු වෙලාත් නැ. නොපෙනෙන ග්‍රහයන්ට දියුණුව පවරලා හැම දෙයක් ම සුළු මොනොතින් සිදුවෙනකම් බලාගෙන ඉන්නවා. මුළු ලේකෝට නාය වෙලා. අනේ අපි කවද්ද දෙපයින් නැගී සිටින මිනිස්ස වෙන්නේ....?”

ଜ୍ୟୋତିଷ ଶ୍ରୀ ଗୋକୁଳ ବିରିଯାଙ୍କ

‘උත්සහවන්තයා ජය ගනී’ කියන කියමන ඔයාලා නිතර අහලා තියෙනවා. දෙමෙලිපියේ ගුරුවරු මේ කියමන නිතර ප්‍රමාදන්ට අනන්න සලස්වන්නේ කම්මැලි තොවී ඉගෙනගෙන සාර්ථක මිනිස්සු වෙනවා දකින්න යි. පාසල් කාලේ දී උත්සහයක් ගන්නේ නැත්තම් අනාගතේ හරිහැරි සාර්ථක කර ගන්න වෙන්නේ නෑ. නියම වෙලාවට ඉස්කේවලට යන්න, ගුරුවරු උගන්වන දේ තොදට අනගත ඉන්න, උත්සහය උනන්දුව තියෙන්න ඕනෑ. විහාර සමත් වෙන්න නම බඩිගති, නිදිමත ගැනවත් තොතිතා පාඩම් කරන්න උත්සහයක් තියෙන්න ඕනෑ. ඒ උත්සහය නැති වුණෙන් ප්‍රමාදයක්ට කවදාවත් තමන්ගේ අධ්‍යාපන කඩුම් ජයගත්න බැරි වෙනවා.

රස්සාවක් කරන කෙනෙක්ට වුණාත් උත්සහය තොතිබුණුන් කවදාවත් දියුණු වෙන්න බෑ. මොන බාධක කම්කලෝල් ආවත් තමන් කරන රස්සාවේ ඉහළම ප්‍රගතිය බඳන්න උත්සහ කරන්න ඕනෑ. නැබඳයි ඒ උත්සහය කාවචත් හිංසාවක් ජීවාවක් නැති අනිසක උත්සහයක් වෙන්න ම ඕනෑ. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, ගිහි ජීවිත ගත කරන ඇය තමන්ගේ අතපය ගක්තියෙන්, බාදිය වුරුරා, බාර්මිකව දියුණුව ඇති කර ගන්න ඕනෑ කියලා. ගොවියෙක් වුණාත් කුම්මිර මඩ කරලා, වපුරාලා, පොහොර දාලා, සත්තුන්ගෙන් ආරක්ෂා කරගත්තොනාත් තමයි තොද අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ. විහෙම උත්සහ තොකලුත් වික්කේ අස්වැන්න බොල්. නැත්තන් අස්වැන්නක් නෑ. ඒ නිසා පටන් ගත්ත ඕනෑම වැඩක් සාර්ථකව ඉවර කරන්න නම් අත්සවශ්‍යම දෙයක් තමයි උත්සහය සහ වීරය කියන්නේ. හරියට කඩා වැවෙන්න යන දේකට ගක්තිමත් මුක්කුවක් ගහනවා වගේ නිත වැවෙන්න තොදී විකම අරමුණක පවත්වගත්ත උපකාර වෙන ගක්තිය තමයි වීරයය.

රෝග පැරද වූ වීරයය

පහුගිය මාර්තු 14 වැනිද මෙලෙවින් සමුගත්ත කීර්තිමත් හොතික විද්‍යාලු මහාචාර්ය ස්ටේවන් තොතින් ගැන ඔයාලා අහලා තියෙනවා

අඟති. හෝකින් ස්නායු ආබාධ සහිත ප්‍රමාණයක් කියලා නොයාගත්තේ ඔහුට වයස අවුරුදු 22 දී. ඒ ආබාධය නිසා ඔහු ඉක්මනින්ම මියයාටි කියලයි වෙදුනවරු හිතුවේ. රෝගී තත්ත්වය නිසා ඔහු රෝද ප්‍රවුවකට සිමා වුණු. කතා කිරීමේ අපහසුතා මතු වූ බැවින් බොහෝ විට සහ්තිවේදනය කිරීම සඳහා තාක්ෂණික මෙවලමක් (හඩ සංශ්ලේෂණ උපකරණයක්) භාවිත කිරීමට සිදුවුණු.

ඉක්මනින් ම මැරෙයි කියලා හිතපු ඔහු වයස අවුරුදු 76 ක් වෙනකම් පිටත් වුණු. ඒ කාලය තුළ ඔහු ශේෂේද විද්‍යාඥයෙක් වුණු. ඔහු ලෝකයට දැක්වා කළ දේවල් තවත් අවුරුදු 100කටත් විභාග ප්‍රයෝගනවත් වේවි. විශ්ව සම්හවචාදය; සාපේක්ෂතාචාදයේ සහ ක්වොන්ටම් විද්‍යාවේ වික්‍රුත්වක් බවට වන හේතු දැක්වීම මුළුන්ම කරන ලද්දේ මහාචාර්ය හෝකින් විසින්.

විශ්වයේ කළු කුහරවලින් ගක්තිය නිකුත් වන බවත් පසුව විය නැතිවී යන බවත් ඔහු සොයා ගත් නිසා විය 'හෝකින් විකිරණය' ලෙස භැඳින්වුණු. විද්‍යාඥයෙකු වශයෙන් ලද ජනප්‍රියත්වය අතිඛවම්න් මහාචාර්ය හෝකින් ජනප්‍රිය රුපවාහිනී වැඩසටහන් රාඹියකට ද සහනාගේ වුණු.

විදු මේ ස්නායු ආබාධ සහිත කුඩා මිනිසා, 'අනේ මම ලෙඛික් කියලා' පැත්තකට වැටිලා නිරියා නම් ඇද මේ ශේෂේද විද්‍යාඥයා ලෝකට ධිහිවෙන්නේ නෑ. ඔහු සොයාගත්ත වටිනා දේවල් ලෝකට ලැබෙන්නෙත් නැහැ. නමුත් ඔහු තමන්ගේ ස්නායු ආබාධය ගැන නොහිතා තමන්ගේ බුද්ධියෙන් උපරිම වැඩ ගත්තා. ඔහු ලෝකයට යහපත් දේ දැයාද කළු. ඒකට ඔහුට උපකාර වුණේ නොපසුඩස්නා වීරය යි. උත්සහය යි.

වීරයයේත් උත්සහයේත් පරමාදුරුණී වර්තය තමයි අපේ ගාස්තෘහන් වහන්සේ. ඒ වීරයට සම කරන්න ප්‍රලිවන් වීරයයක් තවත් මේ ලෝකේ නැහැ. අපේ මහ බෝසතානුන් වහන්සේ දීපංකර

ඩුදරපාණාන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්ත ද්‍රව්‍යේ ඉඳලා සම්බුද්ධිත්වයට පත්වෙන තුරුම වේ වෙනුවෙන් අසීමිත කසප කිරීම් කළා. බෝසතාණාන් වහන්සේ රජ සම්පත් අත්සැරයා. තමන්ගේ ආදරණීය අමුදරවෙන් දී දින්නා. ඇස්, හිස්, මස්, රේ විතරක් නෙවේ දෙපාරක් නොහිතා තමන්ගේ ජ්‍යෙෂ්ඨ පවා පරිත්‍යාග කළා. වේ උත්සහය අත්නොහැරය නිසා අවසානයේ උන්වහන්සේ සම්බුද්ධ බවට පත් වෙලා තමන්ගේ විමුක්තිය සාරසා ගත්තා විතරක් නෙවේ කෝට් ගාණක් දෙවියන්ට මිනිස්සුන්ට මේ සසරෙන් නිදහස් වෙන්න මාර්ගය කියාදුන්නා. වේත් බෝසතාණාන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කරන අතරතුර “මට නම් බිජ මෙවිවර කළු මෙහෙම දුක් වේදින්න. මට බුදුබව ලබා ගන්න ඕහි නෑ” කියලා මගදී අතජරලා දැමීමා නම් මොකද වෙන්නේ? අද අපිට මෙහෙම ධර්මයක් තියා ‘ඩුද්ධ’ කියන භාමයක්වත් අනන්න ලැබේදිද? නෑ. වේ වාසනාව අපිට උදා වුතේ වික් මිනිසේක් වික් දෙයක් වෙනුවෙන් කරපු උත්සහය නිසයි. කරපු වීරය නිසයි.

වැඩක් කරන්න වීරයක් ඕහි වෙන්නේ ඇයි?

ගෙඩක් අය වැඩ පටන් ගන්නවා. බොහෝම උදෙස්ගයෙන් වැඩේ කරගෙන යද්දී සමහර වෙලාවට මගදී අතජරලා දානවා. පටන් ගන්න වැඩක් විහෙම මග අතජරලා දාන්න නම් මොකක් හරු ප්‍රශ්නයක් වින්න ඕහිනේ.

අවශ්‍ය තැන අවශ්‍ය උත්සහය නොගෙන කම්මෙලේකමෙන් ඉන්න කෙනා පිරිහෙන හැරී බුදුරපාණාන් වහන්සේ සිගාලෝවාද සුතුයේ දී හරි ජස්සහට විස්තර කරලා දෙනවා.

කම්මෙලේය වැඩක් කරගෙන යද්දී, දැන් බිජ. දැන් හරි සිතලයි, දැන් හරිම උෂ්ණයි, දැන් නොදුටම හවස් වෙලා, දැන් හරිම බඩිතිතියි, දැන් නොදුටම බඩ පිරිලා ඔය විදිහට වික වික මාතංකා මස්සරහට දාලා වැඩේ මග අරිනවා. විහෙම කෙනා හැම සම්පතකින් ම පිරිහිලා කාලකන්තියෙක් වෙනවා.

එෂ්ට කවුරු හරි කෙනෙක් මොකක් හරි දේකට පුළුවන් උපරිම උත්සහ කරලන් හරි නොරියා කියලා හිතමු. විතකොට ලෝකයා කියන්නේ ඒ ‘මිනිහා දැන්න දැනීරිය දාලන් වැඩේ හරි ගියේ නෑනේ. එෂ්ට ඉතිං මොනවා කරන්නදා?’ කියලා මිසක් “මිනිහා පුදුම කම්මැලියෙක්නේ ඉතිං වැඩික් හරියාවිය” කියලා නෙවේ. එක වුතුන් ඇති තේද ඒ කෙනෙගේ උත්සහයට වටිනාකමක් ලැබෙන්න. අන්න ඒ නිසා සිනම වැඩික දී අප බුද්ධිමත් වෙන්න සින. හැම ප්‍රශ්නයකටම බය නැතිව දෙධාරයෙන් මූණ දෙන්න සින. ජයග්‍රහණ බඩා ගන්න පුළුවන් වෙන්නේ අන්න විතකොටයි. මිනිසුන්ගේ දියුණුවට, ප්‍රගතියට හේතු වන මුද්‍රාවන, පිහිටිවන කාරණා අතර වීරයට සමාන වෙන කිසීම දෙයක් මේ ලෞකේ නෑ. ලොකික වේචා ලෝකේත්තර වේචා ඒ හැම දේකම දියුණුවේ මුල තමයි වීරයාරම්භය සි.

‘වීරය’ නිවනට උපකාර කරගමු

වීරයයේ වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේ කරපු කෙටි දේශනාවක් අංගුත්තර නිකායේ චේකක නිපාතයේ දී අපිට දකින්න ලැබෙනවා. විතන දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ “පින්වත් මහතෙනි, යම් කරුණාකින් තුපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, මේ වීරයාරම්භය තරම් වියට හේතු වෙන වෙනත් කිසීම දෙයක් මට පෙනෙන්නේ නැහැ” කියලයි.

බුදුරජාණන් වහන්සේ මේ වීරය විවිධ කුමවලට ධර්මයේ දී විස්තර කරලා දිලා තියෙනවා. බුදු බව, පසේබුදු බව, විතරක් නෙවේ මහරතන් බව බඩාගන්න පාව උපකාර වෙන්නේ වීරය සි. වීරය කියන්නේ දස පාරමිතා අතර පාරමිතා ධර්මයක්. බොජ්කඩිංග ධර්ම අතර අවබෝධයට උපකාර වෙන අංගයක්. නිවනට උපකාර වෙන පංච බල ධර්ම අතර බල ධර්මයක්. ඉන්දිය ධර්ම අතර ඉන්දියක්. මේ නිසාම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉළුවකයන්ට අවවාද කරන්නේ මේ බුදු සසුන තුළ ත්‍රියාකාර වෙන්න නම් වීරය ආරම්භ කරන්න, කම්මැලිකමින් නික්මෙන්න කියලයි. සංසාරේ හැම

දුකකින්ම නිදහස් වෙන්න නම්, 'ලනා ලියෙන් හඳපු ගෙයක් කඩලා විනාශ කරන ඇතෙක් වගේ' මේ උස මාර සේනාව විනාශ කරලා දැන්න කියලයි. විතකොට අපිට ජේනවා වතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවනට පත් වෙන්න නම් මේ වීරය කියන සාධකය මොන තරම් වැදගත් වෙනවද කියලා. ඒ වගේ වීරයක් නැති කෙනා නම් කියවෙන් තෙරෑවන් සරණ ගියපු හැඩැංම ඉළුවකයෙක් වෙන්නේ නඳ. දැන් ඒ විදිහට වීරය කරන්න නම් අපි දැන ගන්න ඕනෑම සින කාරණයක් තමයි මොකක්ද මේ බුදුසසුනේ යෙදෙනවා නැත්නම් ක්‍රියාකාර් වෙනවා කියන්නේ? ඔයාලා කවුරැත් අහලා තියෙන ගාලාවක් තමයි 'සඩ්බ පාපසස් අකරණා' ගාලාව. මේ ගාලාවට 'මිවාද ප්‍රාතිමේක්ෂණය' කියලත් කියනවා. නිවනට පත්වෙන බලාපොරොත්තුවෙන් කෙනෙක් බුදුසසුනේ ක්‍රියාකාර් වෙන්න නම් හැම පාඨකින්ම මිදෙන්න ඕනෑම. කුසල් දහම් දියුණු කරන්න ඕනෑම. භාවනාවෙන් හිත පිරිසිදු කරන්න ඕනෑම. අන්න ඒ කාරණා ටික සම්පූර්ණ කරන්න තමයි පාඨන් වීරය නැත්නම් ආරම්භක වීරය ඕනෑම් වෙන්නේ. ඒ ආරම්භක වීරය ආකාර හතරකට දක්වන්න ප්‍රථමවන්.

එම තමයි

- 1.නුපන් අකුසල් ඇති නොවීමට වීරය කිරීම.
- 2.ලුපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීරය කිරීම.
- 3.නුපන් කුසල් ඉපදිවීමට වීරය කිරීම.
- 4.ලුපන් කුසල් වැඩිදියුණු කිරීමට සඳහා වීරය කිරීම.

අපි කරන, කියන, හිතන කිසිම දේකින් තමන්වෙන් අනුත්වත් කිසිම අයහපතක් අවැකික් නොවන දේවල් බුදුදහමේ ද කුසල් කියලා හඳුන්වනවා. විතකොට මෙවිවර කාලෙකට තමන්ගේ න් නොවුණු වරදක් නොවෙන්නත්, මෙතෙක් වෙන වැරදි හිතාමතාම නොකර ඉන්නත් වග බලා ගන්නවා වගේම බුදුරජාණන් වහන්සේ නොදැයි කියලා දේශනා කරලා තියෙන ඒත් තමන් පුර නැති නොද ගතිගුණ දියුණු කරගෙන ආරක්ෂා කර ගන්නත් උත්සහවත් වෙන්න ඕනෑම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ කාරණාවේ තමයි වීරය සම්බන්ධ වැදගත්ම දේ අන්තර්ගත වෙන්නේ. මෙන්න මේ කාරණාව

තමයි ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයේ දී 'සම්මා වායාම' කියලා පෙන්වලා දෙන්නේ.

විරිය පටන් ගන්න නම් මම මේකේ ප්‍රතිච්ලයක් දකින්න සින කියන කැමැත්ත ඇති වෙන්න සින. ඒ කැමැත්තෙන් තමයි අපි උහයක් දෙන්න හිතක් ඇති කර ගන්නේ. සිල් සමාදන් වෙන්නේ, හාවනා කරන්න පටන් ගන්නේ. ඒකට බ්‍රමයේ කියන්නේ ආරම්භක බාතු කියලා.

කැමැත්ත ඇති ව්‍යුත් මේ කියන විරිය වික විදිහට තියාග න්න වික ලේසි නෑ. දැන් බලන්න අපිට හාවනාවක් කරන්න ගියාම හිත වික අරමුණාක තියාගන්න මොන තරම් වෙහෙසෙන්න සිනද? ඒ විතරක් ද පන්සිල්, අටසිල් සමාදන් වෙලා ඒ සිල්පද ආරක්ෂා කරන්න ම මොන තරම් අමාරදා? අද නම් මම හිස් වවන කතා කරන්නේ නෑ කියලා අධිජ්‍යාන කර ගන්තන් විදුනෙදා සීවිනේ දී ඒක කරන්න මොන තරම් අමාරදා? හැබැයි කෙනෙක් අඩ අඩා නර ඒවා කරන්න විරිය කළුත් ප්‍රතිච්ලි ඒකාන්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ හිසා පටන් ගත්ත විරිය වික දිගට පටන්වා ගන්න වික නික්ඛම බාතු කියලා හඳුන්වනවා.

මේ විදිහට පටන් ගෙන පවත්වගෙන වින වීරයේ අමාරදම දේ තමයි ර්ලග වික. අද කාලේ උහයක් දෙන්න ගිහාම 'මික දෙන්න ව්‍යා', 'මෙවිචර වියදුම් කරන්නේ මොකටදා' 'ශේ හාමුදුරුවෙවා සිල්වත් නෑ' කියලා පස්සට අදින්නම හදුන ආය තමයි වැඩි. වික්කො උනෙට විකතු කරපු සැල්ල නැති වෙනවා. සිල් සමාදන් ව්‍යුත දුවසටත් සමහරු සිපදුප කියවන්න විකතු වෙනවා. වික්කො 'මෙවා කැවට බිවිචර විකාලේ වැළඳවා වෙන්නේ නෑ' කියලා වික වික දේවල් කවන්න විනවා. හාවනා කරනකොට මදුරුවෙවා කනවා. මැස්සො වහනවා. කකුල් හිරිවැටෙනවා. මේ විදිහට හොඳ දෙයක් කරන්න ගියෝත් බාධා තමයි වැඩිපුර වන්නේ. ඒවා තමයි මාර සේනාව. ඉතින් අන්න ඒ වෙලාවට තමයි අපිට වීරිය පරාකුමය සින වෙන්නේ. අර අපි

මුලින් කිවිවේ උතා ලී ගෙයක් කඩන ඇතෙක් වගේ මාර සේනාව පරාද කරන්න කියලා තියෙනවා කියලා. අන්න ඒ වගේ කුසල් වඩිදි බාධක විනකාට ඉවසීම ඇති කරගන්න, සිහිය බලවත් කරගන්න වීරය කරන්න යින. ඒකට කියනවා පරක්කම දානු කියලා. අන්න විනකාට තමයි හර විදිහට බුද්‍යසුන් යෙදුණා, ක්‍රියා කළා කියලා කියන්න පූඩ්වන් වෙන්නේ.

කුසල් කරන්න හිතක් ඇති වෙන්නේ නැත්තම්...?


මෙක අපි හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්. විදිනෙදා පීවිතේ යුතුකම්, වගකීම්වලට තිරවුණාම කුසල් වඩන්න, පින් කරන්න අමතක වෙනවා. මතක් වුණත් කම්මැදූ වෙනවා. වීරය ආරම්භයක් ගන්න කැමැත්තක් ඇති වෙන්නේ නෑ. සමහරැන්ට නම් කුසලයක් ගෙන හිතන්නවත් බැ. හරයට දර කොට වගේ. ඔහේ කාලා බේලා මැර්ලා යනවා. නිතේ කොසිතරම් අකුසල් ඇතිවුණන්, ඒ ගෙන කිසිම ගානක් නැහැ. පීවිතය අවබෝධ කරගන්න පූඩ්වන් නැකියාව තියෙදි අවබෝධ නොකර ඔහේ මැර්ලා යනවා. වීනෙම වෙන්නේ තමන් මැරෙන කෙනෙක් කියලා අමතක නිසා. සසරේ හායානකකම නොදුන්න නිසා.

හිතන්න පූඩ්වන් කෙනෙක්; ධර්මයත් ඇතෙන, කලුනා මිතුයන් වහන්සේලාත් ඉන්න පරිසරයක හිටියත් වියා තිවරදිව හිතන්න පටන් ගන්නකම් ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ හිතත් කුසලයට, පිනට නැමෙන්නේ නැත්තම් ඒකට ආයාසයෙන් හර වීරයක් ඇති කරගන්න යින. ඒ වීරය ඇති කරගන්න පූඩ්වන් මුලික ම අභ්‍යාසයක් තමයි මරණාසන් භාවනාව නැත්තන් තමන්ගේ මරණාස සිහිකිරීම.

මබ හැමදම නිදාගන්න ලසස්ති වෙනකාට මෙහෙම කළුපනා කරන්න, “බඳ වෙලාවත් මම නින්දෙන් මපුත් මොකද වෙන්නේ? මම මැරැණෙනාත් මැරෙන්නේ මේ අකුසල්වලින් පිරැණු හිතක් තියාගෙන


හේදී කර්මයට අනුවයි මරණින් පස්සේ උපතක් කරා යන්නේ... මගේ රේපග ජ්‍යෙෂ්ඨයට ආරක්ෂාවක් තියෙනවාදා?" වී නිසා මම ඉක්මණාට කුසල ධර්මයන්ගේ හිත පිහිටුවාගන්න යින...” කියලා නින්ද යනකළේ මෙත්‍රී භාවනාව වඩන්න පුරුදු වෙන්න. උදේ නැතිවපු ගමන් කළේපනා කරන්න, “මම රේයේ රු නම් යන්තම් බේරේත්‍රා. අද ද්‍රව්‍යේ මොකක් වෙයිද දැන්නේ නැහැ. මම අද ද්‍රව්‍යේ දී සිත, කය, වචනය සංවර කරගෙන මෙත්‍රී කර කරම ජ්‍යෙෂ්ඨ වෙනවා. අකුසල ධර්මයන් ගෙන් හිත ආරක්ෂා කරගෙන, කුසල ධර්මයේ හිත තුළ පවත්වා ගන්නවා” කියලා. මෙන්න මේ විදිහට තමයි හිතන ආකාරය හරි ගස්සගෙන ඉක්මණාට ඉක්මනට වැරදි වලින් අත්මිදෙන්න, සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ. අන්න විතකොට හිතට බයක් ඇතිවෙනවා. පස්පවු දස අකුසල් නොකර ඉන්න වීරයක් ඇතිවෙනවා. හිත ඉක්මනට ධර්මය තුළ පිහිටුවා ගන්න භැකියාව ලැබෙනවා.

ඉතින් පින්වත් දුරටතේ, මෙන්න මේ විදිහට අපි මේ ප්‍රේට් සාර්ථක කරගන්න, ඔයාලගේ බලාපාරෝත්තු ඉෂ්ට කරගන්න විතරක් නොවේ බුදුරජාතාන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න කැමතේතක් තියෙනවා නම් එකටත් මේ දැන් දැන් ම උත්සහ කරන්න යින. වීරය කරන්න යින. “මම සිහියෙන් ඉන්න කෙනෙක් වෙනවා. මම නුවතින් කළේපනා කරලා කටයුතු කරන කෙනෙක් වෙනවා. මම නුවතින් කළේපනා කරලා කටයුතු කරන කෙනෙක් වෙනවා. මගේ ප්‍රේට් වෙවිව පරණ වැරදි ගැන මම හිත හිතා පසුතැවෙන්නේ නෑ. මම අකුසල් ප්‍රහාතාය කරලා, කුසලධර්ම දියුණු කරගන්න කෙනෙක් වෙනවා” කියලා ඔබේ හිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. විතකොට ඔබටත් පුළුවන් මේ මිතිස් ප්‍රේට් වගේම පරෝලාව ප්‍රේට් බොහෝම ලස්සන තැනක් කරගන්න.



නිර්මාණ ඉසවිට

පැදියෙන් සිතුවමින් නිසඳුකින්
සුසැදී ඔබේ නිරමාණ විකතුව



ඉහා මධුජාණ දියනිය විසින් ව්‍යුත් නිර්මාණයේ...



විය ගෙ රුහුමාන ආදර්,
ඩෙපුමාන, දෙම්ඩ, ඇංග්ලීය,
උරානර මි ඇඟ
ගුද්දා එකිනෙකුන් මාන්දාලුන්
සැංඛ දෙළාංඡල, ගෝ ප්‍රාන් මාන්දාලුන්
ඇංග්ලර මිනින් ඇඟ දෙළාංඡලන් ප්‍රාන්
සැංඛ දෙළාංඡල...!

නිලින් කොළඹ දියනිය විසින් ව්‍යුත් නිර්මාණයේ...



ඉමේෂා ජයමාලි දියනිය විසින් ව්‍යුත් නිර්මාණයේ...



හිලින් උදයගති දියනීය විසින් ව්‍යු නිර්මාණයක්...

ජ්‍යෙෂ්ඨ වැට්ඩො
ඩුප්පලිය පේරා



පද්මන් වාරැකා දියනීය විසින් ව්‍යු නිර්මාණයක්...



අමාතා හර්ෂමාලි දියනීය විසින් ව්‍යු නිර්මාණයක්...

ඡජ කැමරි මාත්‍යකාවකින්
කවී, නිසැලැයි, කෙටිකතා,
විෂා ආදී සිහෘම නිර්මාණයක්
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව අංශය
වෙත ගොමු කරන්න.

ශ්‍රද්ධා සමාජ සන්කාර අංශය,
නො. 369, ගේටාගම, කඩුවෙටු.
www.shraddha.lk
edu@shraddha.lk

ඉතුන් ජායැක්ව

අතීතයේ සිටම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිත විය. තෙරැවහුණු සරණ ගිය ග්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ග්‍රාස්තාන් වහන්සේගේ අනත්ත ගුණ බලයන්, ශ්‍රී සද්ධිමියේ ගුණානුභාවයන්, මහරහතුන්ගේ ආනුභාවයන් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකුලව භාස්කම්, විස්මත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. නමුත් තින්ද භා බ්‍රාහ්මණ ආක්‍රමණ නිසා සරණ බලය අපේ අයම තීන කර ගන්නා. මොනොතක් නිතන්න මෙවැනි වෙද්‍ය විද්‍යා කුම නොතිබුණා යුගයක මිනිසුන් කොනොමද පිවත් වූයේ කියලා. එදා තම තමන්ගේ පිවන බාධක දුරකර ගන්නට ඔවුන් යම් යම් කුමවේදුයන් අනුගමනය කළේ නම් අද වේවාට සිදු වූයේ කුමක්ද? ඒ ආනුභාව ආරක්ෂා කුමයන් සමාජයෙන් තුරන් වූවාද? නැතහොත් ඒ තියුණු අසිපත් ගෙයි මුද්‍රේ මෙකඩ කනවාද?

මහමෝවිනාවේ දැනම් ප්‍රවාරයන්, උතුම් කලසාණාමිතු ආගුයන් නිසා තිසරනා සරණ ගිය පිරිසක් බැං වූ බව සත්‍යයක්. සියලු දෙනා ම නොවුණාත් ඒ අතර පිරිසක් සිරිනවා දැව්නිමියෙන් තෙරැවහුණා සරණ ගිය. ඒ අයට පුළුවන් ආයෙන් ඒ බාධක මැඩ පවත්වන අසිපත් ව්‍යිෂියට ගන්න. සද්ධිවන්ත ග්‍රාවකයන් නිතර පිරිවහන ලදුව ඉතිරි වූ පුරාණ ආරක්ෂක විධි විධාන කුමයක් අපට සොයා ගන්නට ලැබුණා. මෙය ඉතා පෞරාණික සි. අතිශයින් පෞරාණික සි. ගරුමුෂ්ටියක් නොතියා තිසරනා සරණගිය අභ්‍යන්තන් වෙනුවෙන් ම ඒ සියලු රහස් හෙළි කරන්නට තමයි මේ වියම. හැබැයි කරගන්නට පුළුවන් වෙයි ද දැන්නේ නැතැ. පුළුවන් තරමක් ලියන්නම්.

රිට කම්ලින් ඒ පුරාණ විස්තර කිරීම ලියන්නම්. ඒ තමයි තරාගතයන් වහන්සේ සරණ යැමක් ඇත්ද, ඒ උතුම් ශ්‍රී සද්ධිරුමයට ගරු කිරීමක් ඇත්ද, ආර්යමහා සංස රත්නය කුලදේවතාවන් කරගැනීමක් ඇත්ද ඔහු මහා බලසම්පන්න බවකින් යුත්ත සි. මහා ආනුභාවයකින් යුත්ත සි. දෙවියන් බැහුන් පවා තෙරැවහුණා සරණ ගිය යම් ශිලයකින් යුත්ත සිහි ග්‍රාවකයාට ගරු කරන බව දෙවියන් අතර නම් පුකට කරගෙන්නක්. ඒ නිසා මුළු හදුවතින් ම තෙරැවහුණා

සරණ යන්නට බාධා ඇතිවෙනවා. හැබඳයි විහෙම සරණ ගියෝත් එක සුලු දෙයක් නම් නොවෙයි. තුනුරුවන් සරණ ගිය ශ්‍රී මුද බුද්ධ වචනය විශ්වාස කරන ඉළුවකයෙකුට පිරිතෙන් ප්‍රාතිභාරය පාන්න ප්‍රථමවනි. මේ ලිජ මාලාවෙන් ර්‍රිට මග පෙන්වීමක් කරන්න තමයි වැයම් දුරන්නේ. පිනැත්තේ ප්‍රයෝගන ගනිත්වා! පිහිට සලසා ගනිත්වා! පිරිත් ආරක්ෂාව ඉගෙනගන්නට කළින් ධම්බාස නම් වූ මිලින්ද ප්‍රශ්නයේ වින මලපුඩුවෙන් මිදිමේ පැනය විමසා බලත්වා! විය සැකෙවින් මෙසේ ය.

මිලින්ද රජ අහනවා “ස්වාමිනි නාගසේනයන් වහන්ස, නාග්‍යවතුන් වහන්සේ වදාලා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රය හෝ කදු විවරය හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් නාග්‍යවතුන් වහන්සේ වදාලානේ ආරක්ෂාව පිණිස රතන සුතුරා, කරණිය මෙත්ත සුතුරා, බන්ධ පිරිත, මෝර පිරිත, ධජ්ජ්‍ර පිරිත, ආචාර්යාරය පිරිත, අංගුලීමාල පිරිත නාවිතා කරන්න කියලා. මෙක ප්‍රකාශ දෙකක් නොව. මේ උහතේක්කොරික පැනය විසඳා දෙන සේකවා !”

නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාල සේක. “මහ රජතුමිනි, ඒ ප්‍රකාශ දෙක ම නාග්‍යවතුන් වහන්සේ වදාල සේක. පිරිත නාග්‍යවතුන් වහන්සේ වදාලේ ආයුණු ඉතිරි වූ වයස සම්පන්න වූ, අකුසල කමයෙන් නොවසී ඇති තැනතේතාට දේ. මහරජාණුනි, ආයුණු අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපතුමයක් නැත්තේ ම ය. මැරදතු ගසට දිය වත් කළ ද ප්‍රයෝගන නැත්තා සේ ය. පැසි ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝගන නැත්තා සේ ය. විහෙත් ජලයෙන් වැඩින වයස් සම්පන්න තරඟණ ගොයම් ඇද්ද ව්‍යාදී දියෙන් වැඩියි. ඒ වගේම ආයුණු ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකි ය. විහෙත් යම් මිනිසුන් ආයුණු ගේෂව පවතී ද වයස් සම්පන්නව සිරිද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන දර්දේය. ඔවුනු බෙහෙත් පිරිත්වලින් වැඩින්, රැකෙත්.

පිරිත් කිරීමේ දී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට. එක මිලින්ද ප්‍රශ්නයේ මේ විදිහට සඳහන් වෙනවා. “මහරජාණෙහි, පිරිත් දේශනා පවත්වන කල්හි ගබිදය ඇසෙයි. දිව වියලුයි. සිත පෙරලුයි. උගුර ආතුර වෙයි. මුළුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිද්ධියි. සියලු අන්තරායේ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ජකඩායනා කරන්නාත් අසන්නාත් ආශේර්වාද බඩාගන්නා බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදි විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදි වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවා දැර යි සිතේ. මත්තු ප්‍රථ කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අනසින් යෑම, නොපෙනී යෑම ආදි නොයෙක් භාස්කම් සිදුවිනි. එවා විසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිජ කරවන, ද්‍රුෂ්ඨ යූතා තුළ පිහිටා, විශාරද යූතා තුළ පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක්ම වදාරණා, ලෝක ධාතු ලක්ෂ කෝරී ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ගැස්තා වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණාන් වහන්සේගේ බුද්ධ වචනය කොතරම් ආනුභාවයක් ඇත්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ග්‍රාවකයාගේ ආරක්ෂාව පිනිස භාග්‍යවතුන් වහන්සේම වදාරන ලද්දේ ම ය..

පිරිතෙන් කරන ගද භාස්කම් බිජක් නාගයේන මහරහතන් වහන්සේ මෙසේ වදාල සේක. “මහරජාණෙහි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හි, ප්‍රරුදීයෙකුට ද්‍රුෂ්ඨ කරනු කැමති සර්පයා ද්‍රුෂ්ඨ නොකරයි. විවර කළ මුඛය වසා ගනී. සොරැන් විසින් ඔසවාගත් මුගුරත් ඇගුට නොවදී. මුවුනු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් පැගට වති. කිපුත්තු හස්තියා පැහැරම දුව විත් නවති. දැල්වෙන ගිනිකද පවා පැහැර පැමිණා නවති. කැවුතු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් තෝ දුරවා යයි. නසනු කැමතිව පැහැර පැමිණි වධකයේ, පැහැර පැමිණා දාසයේ වෙති. පයට පැහැතු උගුරට හසු නොවෙති. මේ විස්තරය සිවි පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාහි නාගයේන මහරහතන් වහන්සේගේ ය.

පිරිත නිතර භාවිත කළ යුතුය. ඒතාක් ආරක්ෂාව යි. ඒ ගැන මෙසේ සඳහන් ය. “මහරජාණුනි, පිරිතේ ආරක්ෂාව කරගත් මොනරා සත්සිය වසරක් වැද්දාගේ උගුලේහි නොවැටී සිටියේය. පිරිත් ආරක්ෂාව නොකළ දිනයේම උගුලට භසු වුයේය.” විනිසා නිතර පිරිත් සිහි කළ යුතුය. වත පිරිත නොකරන නික්ෂව වුව ද වහා පිරිහෙන්නේ ය. යම් නික්ෂවක් ගිහි වුයේ නම් ඔවුන් ගැන සිහි කරදීද ඒ නික්ෂව බුද්ධ වන්දනා, වත පිරිත ආදිය මගහදරය බව පොදු ලක්ෂණයක් ලෙස අපි ද අසා ඇත්තෙමු. පිරිතේ ආරක්ෂාව හැම දෙනාට ම ලැබේද යන මිලින්ද රජුගේ පැනයට නාගසේන මහ රහතන් වහන්සේගේ පිළිතුර හරි අගෝය. පැහැදිලි ය. විස්මින ය. උන්වහන්සේ පවසන්නේ සියලු දෙනාටම වික ලෙස ආරක්ෂාව නොලැබෙන බවයි. ඒකට හේතුව පිරිත නොව පිරිත භාවිතා කරන කෙනා බව මෙලෙස පැහැදිලි කරයි. “මහරජ, ආහාරය වැඩිපුර ගැනීම හැමති මිනිසාගේ වරද නිසා ආහාරය ඔහු පීවත් කරයිදා?” “නැත ස්වාමිනි, ආහාර වැඩිපුර ගැනීම නිසා විසුවිකා රෝගයෙන් ඔහු මැරෙයි.” “විසේ වන්නේ ආහාරයේ වරදක් නිසාදා?” “නැත, ස්වාමිනි.” “ස්වාමිනි නාගසේනයන් වහන්ස, ආයුෂය දෙන්නා වූ හෝජනය වැඩිපුර කැමෙනුත් කුසගින්න දුබල බැවිනුත් ඒ නපුරු කරෙනු යෙදීම නිසා පීවතය නසයි.” “මහරජ පිරිතත් විසේම යි. පීවය බ්‍රා දෙන ආහාරයක් වගේ. ඒත් භාවිත කරන කෙනාගේ ස්වහාවය අනුව ප්‍රතිච්චය වෙනස් වෙනවා.”

“මහරජතුමනි තුන් කරණක් නිසා පිරිතේ ආරක්ෂාව නොලැබේ යනවා.

1. ඔහුගේ පීවතය හා ආරක්ෂාව කර්මයෙන් වැසි යැම.
 2. කෙලෙසුන්ගෙන් වැසි යැම (පිරිතට සිත මහාව යොමු නොවී රාග අරමුණු, ද්වේෂ අරමුණු, ඉරිසියා, තොශ නපුරුබව ආදි උපක්මෝෂ හිතේ බලවත් වූ විට පිරිතේ ආරක්ෂාව නොලැබේ යයි.)
 3. විශ්වාසය නොමැති බව.
- මේ අනුව අන්තර් ආනුහාවය අති පිරිතේ ආරක්ෂාව නැති වෙන්නේ තමාගේම ක්‍රියාවති.”

“මහරජනුමනි පිරිත් බලය අම්මා කෙනෙක් වගේ. තම පුතු අඹුවියෙන් බැහැරකාට නහවා සුවඳ කාට සහසා ආරක්ෂා කරයි. ඒත් ඇගේ පුතු සීමාව ඉක්මවා ගිය වරදක් කාට රජයට පමුණුවා දූෂ්‍යවම් දෙන විට ඒ මවට පුතා රැකගත නොහැකි යි. විසේ වන්නේ මවගේ වරදින් නොව පුතු කළ ක්‍රියාව නිසාවෙනි.” ඒ වගේම ආරක්ෂාව ඇති පිරිත “කර්ම බලවේගයෙන් යටපත් වීම, ක්‍රේඩ වසගය හා විශ්වාස නැති කම නිසා ආරක්ෂාව නොසැලුසෙයි.” ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත ආරක්ෂාවට නිතර හාවිතා කරත්වා. රතන සුතුරා, කරණීය මෙන්ත සුතුරා, මෝර පිරිත, බන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලීමාල පිරිත සහ ආචානකීය යන සක්වල ලක්ෂ කේරීයක පැතිරැණු ආනුහාව ඇති මේ පිරිත් හත කටට නුරු කරගන්න. විස්තර ඉගෙන ගන්නකාට පුදුම නිතේවී.

(පොරාණික කේම්තුම පිරිත් ආරක්ෂක විධි ඇසුරෙනි.)

ශ්‍රාද්ධා ප්‍රතිච්ඡල

යෝ වදනා පවරෝ මහළේසු
සක්‍රමුති ගගවා කතකිවිලෝ
පාරගනෝ බලුවිරිය සමංගී
තා සුගතා සරණත්වමුපේමි

කතා කරන මිනිසුන්ට උතුම් වූ
සක්‍රමුති ගගවත් මිනිදුන් වූ
වුද කිස නිම කළ - බිල - වෙර පළ කළ
සසරන් විගෙරට වැඩි තිදුකාණන්
සුගත තරාගත බුදු සම්බාණන්
සාදුරයෙන් මම සරණා යම්

රාග විරාග මගේෂ මසේකං
ධමිමමසංඛත මප්පරිකුලං
මුදුරම්මං පැගුණ් සුවිහත්තං
ධමිමම්මං සරණත්වමුපේමි

රාග කිසින් නැති - සේක කෙලෙස් නැති
රිපිකුල් බව නැති - අසංඛ්‍යය සදහම්
මැහවින් පවසන - ගොදුන් පැගුණ වන
මිගිර උතුම් සදහම් - සාදුරයෙන් මම සරණා යම්

යත්ත් ව දින්ග මහර්වලමානු
වහුසු සුවිසු පුරුෂයුගේසු
අටිඹව පුරුෂල ධම්මදකායේ
සංස්ම්මං සරණත්වමුපේමි

යමෙකට පිදුවාන් මහපල ලබ දෙන
සදහම් තුළ සිරි වුදු සවි සැමදෙන
උතුම් පුරුෂයින් යුගල සතර දෙන
පුද්ගලයින් ලෙස වෙත් ම ය අට දෙන
වී උත්තම තුවක සගරුවින ද
සාදුරයෙන් මම සරණා යම්

ශ්‍රාද්ධා ප්‍රතිච්ඡල